

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,661—FRIDAY, NOVEMBER 24, 1899.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1986
Western Province ...	1959	Land Resumption Notices ...	—
Central Province ...	1961	Notices under Ordinance No. 1 of 1897	2005 & <i>Suppl.</i>
Northern Province ...	—	Abstracts of Season Report ...	—
Southern Province ...	1964	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	1972	Sales of Arrack, Opium, and Toll Rents	1994
North-Western Province ...	1975	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	1977	Sales of Salt and Timber ...	—
Province of Uva ...	—	Notifications of Close Season, Infected Areas, &c.	2010
Province of Sabaragamuwa ...	1985	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,738, W. P.

Colonial Secretary's Office,  
Colombo, November 18, 1899.

ON Monday, January 8, 1900, at noon, the Assistant Government Agent for the Kalutara District will put up for settlement, at his office in Kalutara, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,166. Claimant—Pasqual Fonsekage Maria Fonseka.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	Value of
				A. R. P.	Land.
					Rs.
Q 568	Desastara Kalutara	Tembiligahawatta	House and garden	0 1 32	500

Situated in the Kalutarabadda of the Kalutara totamune.

Further particulars respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of settlement from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,738, W. P.

වර්ෂ 1899 ක්වූ නොවැම්බර් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවිකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

සේනානුරාධිකාරී කළුතර දිස්ත්‍රික්කේ උපඵ්ජන්තලන්තානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 8 වෙනි දිනවූ සඳුදා දවැලට කළුතර කම්මේරියේදී නිකුත්කරදෙන්නට යෙදෙන්නවා ඇත.

පිහියම 4,166. ගම—දෙසැස්සු කළුතර.

නො.	ඉඩමේ නම.	අයිතියකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	ඉඩමේ වටිනාකම. රු.
Q 568	කැම්ලිගහවත්ත	පස්කුවල් පොත්සේකාරයේ මරියා පොත්සේකාර	ගේ සහ වත්ත	0 1 32	500

පිහියා නිබන්වනේ කළුතර තොටවුණේ කළුතර බද්දේය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යලන්තානේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ උපඵ්ජන්තලන්තානේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ලිව්. පී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිකාරිස් වමිහ.

No. 1,739, W. P.

Colonial Secretary's Office,  
Colombo, November 18, 1899.

ON Monday, January 8, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Iddagoda pattu of Pasdun korale west, Kalutara District of the Western Province.

Preliminary plan 10,443.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
152	Tebuwana	Arapoladeniya	Deniya	26	2	33	20
153	Do.	Galassamulladuwa	Jungle	2	3	9	20

Further information respecting these two lots of land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Lieut.-Governor's command.  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,739, W. P.

වර්ෂ 1899 ක්වූ නොවැම්බර් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවිකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

කළුතර උපඵ්ජන්තලන්තානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 8 (අට) වෙනි දිනවූ සඳුදා දවල් 12ට කළුතර කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙන්නවා ඇත.

කළුතර දිස්ත්‍රික්කේ පස්දුන්නෝරලේ බස්නාහිර ඉද්දගොඩ පත්තුවේ කොට්ඨාසේ පිහියා නිබන්වන බිම් කැබලි.

පිහියම 10,443. ගම—ගෙවුවන.

නො.	ඉඩමේ නම.	අයිතියකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර යකම්ල. රු.
152	අරපල දෙනිය	රාජසත්තක	දෙනිය	26 2 33	20
153	ගලස්සමුල්ල දූව	එම	කැලේ	2 3 9	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යලන්තානේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපඵ්ජන්තලන්තානේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ලිව්. පී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිකාරිස් වමිහ.

**LAND SALES IN THE CENTRAL PROVINCE.**

No. 1,680, C. P.

Colonial Secretary's Office,  
Colombo, November 7, 1899.

ON Wednesday, December 20, 1899, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Laggala Pallesiya pattu division of the Matale East District of the Central Province.

Preliminary plan 4,723.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12618	Kindehenamukalaua	Gonawela	G. A. Kiri Banda	Forest	2 3 13

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Lieut.-Governor's command,  
**W. T. TAYLOR,**  
Acting Colonial Secretary.

No. 1,680, C. P.

වම් 1899 ක්වු ටොවුම්බර් මස 7 වෙනි දින කොළඹ මහසෙක්කුකාරිස්ථලානවත්තේ කන්තෝරුවේදී.

මාම දිසාවේ මාතලේ උපඵ්ජන්තලානවත්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1899 ක්වු දෙසැම්බර් මස 20 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

මාම දිසාවේ මාතලේ තැගෙනඉර පලාතේ ලත්ගල පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.

පිහියම 4,723. කිදේසෙන මුකලාන.

නො.	ගම.	ඉල්ඵමිකාරයා.	අත්දම.	මහත. අ. රු. ප.
12618	ගෝතවෙල	ජී. ඒ. කිරිබන්ඩා	කැලැබිම	2 3 13

අක්කරයක් රූපියල් 10යේ සිට විකුනනට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්ලානවත්තේගෙන්ද, විනිනීමේ කොන්දේසි ගැණ මාතලේ ආණ්ඩුවේ උපඵ්ජන්තලානවත්තේගෙන්ද දැනගනට පුඵවන.

ගරුගර උපආණ්ඩුකාර උතුමානත්වතත්තේගෙන් ආඥාවලෙස,  
**ඩබ්ල්යු. පී. වේලර්,**  
වැඩබලන මහසෙක්කුකාරිස් වම්ත.

No. 1,681, C. P.

Colonial Secretary's Office,  
Colombo, November 16, 1899.

ON Wednesday, January 24, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kohonsiya pattu division of the Matale South District of the Central Province.

Preliminary plan 4,685. Village—Kirimetiyaawa

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12480	Beregehena	Crown	Jungle	0 2 25
12481	Do.	do.	do.	3 2 21
12482	Do.	do.	Native garden	0 0 28

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Lieut.-Governor's command,  
**W. T. TAYLOR,**  
Acting Colonial Secretary.



No. 1,683, C. P.

Colonial Secretary's Office,  
Colombo, November 16, 1899.

ON Thursday, January 11, 1900, at 12 o'clock noon, the Hon. the Acting Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Harispattu division of the Kandy District of the Central Province.

Preliminary plan 3,332.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9316	Ankumbura	Asgiriyegedera Dingirihami, of Udagama	Chena	0 3 25	15
X 766	Karadewela	M. Ismail Lebbe	Low jungle said to be suitable for paddy	0 0 36	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting conditions of sale from the Hon. the Acting Government Agent, Kandy.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,683, C. P.

වම් 1899 ක්වු නොවැම්බර් මස 16 වෙනි දින කොළඹ

මහසෙක්කුතාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ වැඩබලන ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු ජනවාරිමස 11 වෙනි දිනවූ ගුරුදින දවල් 12ට මහනුවර කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ භාරිස්පත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්.

නො.	ගම.	සිතියම 3,332. උඩගම. අයිතිකම කිසිකිසි.	අන්දම.	මහත. අ. රු. ප.
9316	අත්තුඹුර	අස්තීරියේ ගෙදර ඩිංගිරිහාමි	ජෙන	0 3 25
අක්කරයක් රුපියල් 15 හිට පවත්ගෙන විකුණනට යෙදේ.				

Z 766	කරදේවෙල	අෑම්. ඉස්මේල්ලෙම්බේ	සිතියම 4,456. කුඩාකැලේ, විගොසිතැනට හොඳය කිසිකිසි	0 0 36
අක්කරයක් රුපියල් 10 හිට පවත්ගෙන විකුණනට යෙදේ.				

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන් දැනගනට හැකිවන්නැර, විකිනී මේ කොන්දේසි ගැණ ගොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ වැඩබලන ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ල්යු. පී. චේලර්,  
වැඩබලන මහසෙක්කුතාරිස් වම්හ.

No. 1,684, C. P.

Colonial Secretary's Office,  
Colombo, November 20, 1899.

ON Monday, January 8, 1900, at 12 o'clock noon, the Hon. the Acting Government for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Tumpane division of the Kandy District of the Central Province.

Preliminary plan 2,510.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
7999	Godatale	Crown	Chena	1 3 33
8000	Do.	do.	do.	0 2 39
8001	Do.	do.	do.	0 3 5

Upset price,—Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Acting Government Agent, Kandy.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,684, C. P.

වම් 1899 ක්වු නොවැම්බර් මස 20 වෙනි දින කොළඹ මහසෙනෙවිගාරයේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීය වූ වැඩබලන ඒජන්ත උන්තෝරුවේදී විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වම් 1900 ක්වු ජනවාරි මස 8 වෙනි දින වූ සඳහන් දවල් 12ට මහ නුවර කවිවේරියේදී වෙන්දේසිකර ඒකුණන්ට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ තුම්පතේ නොවිසාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.

නො.	ගම.	සිතියම 2,510. අයිතිකම කියත්තා.	අන්දම.	මහත. අ. රු. ප.
7999	නොඩනලේ	ආණ්ඩුව	භේන	1 3 33
8000	එම	එම	එම	0 2 39
8001	එම	එම	එම	0 3 5

අක්කරයක් රූපියල් 15 හිට පටන්ගෙන විකුණන්ට යෙදේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තු උන්තෝරුවේදී දැනගත හැකිවත් ඇර, විකිනි මේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීය වූ වැඩබලන ඒජන්ත උන්තෝරුවේදී දැනගත හැකිවේ.

ගරුකර උපාණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ටී. චෙලර්,  
වැඩබලන මහසෙනෙවිගාරයේ වම්.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,029, s. p.

Colonial Secretary's Office,  
Colombo, November 9, 1899.

ON Wednesday, January 17, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Wellaboda pattu of the Matara District of the Southern Province.

Preliminary plan 1,653.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
2038	Hapugahadeniyabedda	Dandeniya in Bambarenda	Jungle	12 1 28
2039	Kohilawala-atmaga	do.	Garden	1 1 38
2140	Do.	do.	do.	0 3 21
2141	Kohilawalalangaduwa or Welipittaniya	do.	do.	0 2 33
2042	Lindagawalangaduwa	do.	Jungle	1 1 30
2044	Kongahahena	do.	Scrub	2 3 22
2045	Weweldeniyawatta	do.	Garden	1 0 0
2046	Hapugahadeniyawatta	do.	do.	1 2 10
2047	Barawaralagekoratuwa	do.	do.	1 2 34
2049	Radatotagehena	do.	Jungle	9 3 36
P 80	Arachchigediwelwatta	do.	Garden	0 1 26
Q 80	Do.	do.	do.	1 1 8
R 80	Weweldeniyagewatta	do.	do.	0 3 2
2050	Hingurehena	do.	do.	4 0 11
Y 80	Potudeniya-atmaga	do.	do.	1 2 13
Z 80	Samayanpittaniya-atmaga and deniya	do.	Garden & paddy field	0 1 14
A 81	Usarambewattekoratuwa	do.	Garden	0 3 30
B 81	Kohilawaladeniya	do.	Paddy	0 3 32
D 81	Gorakagasdeniya	do.	do.	0 0 25
E 81	Galagawakumbura	do.	do.	0 0 17
F 81	Gorakegasdeniya	do.	do.	0 1 37
G 81	Potudeniya	do.	do.	0 3 7
H 81	Potudeniyaudamulla	do.	do.	0 0 38
I 81	Pansalawatta	do.	Garden	1 3 16
14351	Maragasgodella	Urugamuwa	Clearing	4 0 12
14352	Do.	do.	do.	5 1 23

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
7510	Borelessemahahena	Preliminary plan 3,264. Bambarendedeniyagodapanguwa	Abandoned citronella	1 1 3
416	Ihalakattadigewatta	Preliminary plan 1,544. Batigama	Cocoanuts	1 0 13

Upset price,—Rs. 10 to 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,029, S. P.

වම් 1899 ක්වු නොවැම්බර් මස 9 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිස්ථානයේ කන්කෝරුවේදිස.

දකුණු දිසාවේ මාතර පලාතේ උපඵ්ජන්තරුන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු ජනවාරි මස 17 වෙනි දිනවූ බදුදු දවල් 12ට දීක් වැල්ලේ තානායමේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මාතර දිසාවේ වැල්ලබඩ පන්තුවේ කාවිසාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 1,653.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
2038	ගපුගහදෙහියේ බැද්ද	දන්දෙහිය (බබරුන්ද)	බැද්ද	12 1 28
2039	කොහිල අන්මග	එම	වන්ත	1 1 38
2040	එම	එම	එම	0 3 21
2041	කොහිලවලලග දුව නොහොන් වැල්පිටිවනිය	එම	එම	0 2 33
2042	ලීදගාවලග දුව	එම	බැද්ද	1 1 30
2044	කෝන්ගහ සේන	එම	එම	2 3 22
2045	වේවැල්දෙහියේ වන්ත	එම	වන්ත	1 0 0
2046	ගපුගහදෙහියේ වන්ත	එම	එම	1 2 10
2047	බරවාඳුලගේ කොරවුව	එම	එම	1 2 34
2049	රදුටොටගේ සේන	එම	බැද්ද	9 3 36
P 80	ආරච්චිගේ දිවේල වන්ත	එම	වන්ත	0 1 26
Q 80	එම	එම	එම	1 1 8
R 80	වේවැල්දෙහියේවන්ත	එම	එම	0 3 2
2050	හිඳුරු සේන	එම	එම	4 0 11
Y 80	පවුදෙහියේ අන්මග	එම	එම	1 2 13
Z 80	සමයන් පිටිටනියේ අන්මග	එම	කුඹුර	0 1 14
H 81	උස්අරඹේවන්ත කොරවුව	එම	වන්ත	0 3 30
B 81	කොහිලවල දෙහිය	එම	කුඹුර	0 3 32
D 81	ගොරකගස් දෙහිය	එම	එම	0 0 25
E 81	ගලගාව කුඹුර	එම	එම	0 0 17
F 81	ගොරකගස් දෙහිය	එම	එම	0 1 37
G 81	පොවුදෙහිය	එම	එම	0 3 7
H 81	පොවුදෙහියේ උඩුමුල්ල	එම	එම	0 0 38
I 81	පන්සලවන්ත	එම	වන්ත	1 3 16

සිතියම 4,973.

14351	මාරගස් ගොඩැල්ල	උරුගවුව	සේන	4 0 12
14352	එම	එම	එම	5 1 23
7510	බොරලැස්ස මහාසේන	සිතියම 3,264. බබරුන්ද	පැහිපි	1 1 3
416	ඉහල කට්ටාහිගේ වන්ත	සිතියම 1,544. බහිගම	පොල්	1 0 13

කන්කෝරුව මල ඉඩමේ ගැටිකැටියට රුපියල් 10යේ සිට විස්ස දක්වාය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්ජ්කරුන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර දිසාවේ ආණ්ඩුවේ උපඵ්ජන්තරුන්තාන්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,

බඩල්ලු. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙකාරිස්වමික.

No. 1,030, S. P.

Colonial Secretary's Office,  
Colombo, November 9, 1899.

ON Thursday, January 18, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Wellaboda pattu of the Matara District of the Southern Province.

## Preliminary plan 5,100.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
H 571	Katukurundugahahena	Dandeniya	Clearing	1 2 24
I 571	Do.	do.	do.	0 1 22
J 571	Katukurundumandiyahena	do.	Cocoanuts	3 0 13
K 571	Do.	do.	do.	0 2 12
L 571	Maragashena	do.	Clearing	1 2 10

## Preliminary plan 889.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
S 359	Agarawatta	Urugamuwa	Garden	0 2 17
7396	Radampalakumbura	do.	Field	2 2 14
7404	Dandupiliyakumbura	do.	do.	1 3 33

## Preliminary plan 1,610.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
1443	Wewawatta	Diyagaha	Garden	3 0 22
1444	Wewawattehena	do.	Jungle	5 2 28
D 61	Udaparagahakumbura	Palle Aparekke	Field	0 1 34

## Preliminary plan 4,536.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12471	Dampotahenayaya	Urugamuwa	Forest	46 0 23
12472	Do.	do.	do.	3 1 34
12475	Paluradagedeniya or Bedderadagedeniya	do.	Paddy	1 0 14
12476	Dunumadalawehena	do.	Forest	28 2 21
12479	Ambahena	do.	do.	19 2 15
12480	Beddedeniya-atmaga	do.	Garden	1 2 24
12481	Leangahahena	do.	do.	0 1 28
12482	Bogahahena, Diyaheliyagahahena, and Kon-gahahena	do.	do.	4 3 5
12483	Dangahahena	do.	do.	1 2 13
12485	Diyaheliyawehena	do.	Scrub	0 1 5
12486	Etakehelgahahenadeniya	do.	Paddy	0 1 19
12487	Diyaheliyagahahena	do.	Chena	0 2 28
12488	Dampotehena	do.	do.	2 2 8
12489	Do.	do.	Garden	1 3 30
12490	Dampotedeniya	do.	Paddy field	0 0 32
12491	Houpelahena	do.	Jungle	12 1 4
12492	Do.	do.	Garden	0 3 9
12493	Do.	do.	do.	0 0 15
12494	Lindagawawattakoratuwa	do.	do.	3 0 17
12495	Nugahena	do.	Chena	2 3 5
12496	Do.	do.	Garden	2 1 24
12497	Tibbotuhena	do.	Chena	4 1 22
12498	Do.	do.	Jungle	0 3 35
12499	Mahahena	do.	Garden	2 0 21
12500	Paragahahena	do.	Forest	56 2 27
12501	Udumulledeniya	do.	Paddy field	0 0 2
12503	Batadombehena	do.	Garden	4 2 2
12504	Kerenwalawatta	do.	do.	0 2 34
12506	Paragaspittaniya	do.	Paddy field	0 1 2
12507	Galwaladeniya	do.	do.	0 0 30
12508	Paragahahena	do.	Forest	1 0 25
12509	Mawatteketiayahena	do.	Chena	9 0 10
12510	Ketakalagahahena	do.	do.	18 2 7
12511	Batalawattehena	do.	do.	5 1 23
12512	Do.	do.	Garden	0 3 38
12513	Delgahahena	do.	Chena	10 1 35
12516	Galgodahena	do.	do.	8 1 0
12517	Tippolehena	do.	Forest	7 3 18
12519	Kandewatteadderakosgahahena	do.	Chena	4 3 22

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.





No. 1,031, S. P.

Colonial Secretary's Office,  
Colombo, November 9, 1899.

ON Friday, January 19, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Wellaboda pattu of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 4,685.					
13030	Pellehenyaya and Kendehena	Urugamuwa	Chena	34	1 19
13030½	Do.	do.	do.	7	1 38
13030½	Borellehena	do.	Jungle	5	2 20
13034	Radagewatta	do.	Jak	0	1 26
13035	Damaniyagahawatta	do.	do.	0	2 21
13036	Galatembewatta	do.	Chena	0	0 36
13037	Horigaleyaya	do.	do.	41	2 27
13038	Hindeliya-atmaga	do.	Jak	1	0 33
13039	Hindeliyadeniya	do.	Field	0	0 15
13040	Hindeliya-atmaga	do.	Jak	0	0 36
13041	Horigalahena	do.	do.	0	0 22
13043	Do.	do.	Citronella	7	3 28
13044	Udumullehena	do.	Garden	0	2 11
13045	Godellehena	do.	Chena	4	1 39
13049	Julehena	do.	Citronella	3	1 23
13050	Mahagalahena	do.	do.	0	1 18

Preliminary plan 4,535.					
Lot.	Name of Land.	Village.	Description.	A.	R. P.
12451	Palugahahena	Urugamuwa	Chena	4	2 19
12452	Do.	do.	Garden	5	2 10
12453	Welanketiyahena and Suduwelipotadeniyahena	do.	Chena	23	0 18
12454	Welanketiyahena	do.	Garden	0	3 25
12455	Kerenwaladeniya	do.	Paddy land	0	2 1
12456	Waturawelakoratuwa or Imbulgaskoratuwa	do.	Garden	0	1 32
12457	Welanketiyahena	do.	do.	1	0 6
12458	Nilnohoragaha	do.	do.	5	0 38
12459	Do.	do.	do.	0	1 2
12460	Do.	do.	do.	0	0 19
12461	Achariyagehena	do.	do.	8	3 30
12462	Do.	do.	do.	0	1 2
12463	Do.	do.	Scrubs	2	2 30

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,031, S. P.

වර්ෂ 1899 ක්වූ කොවුම්බර් මස 9 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් ප්‍රකාශ කළ නිවැරදි කළු පිටුවකට වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 19 වෙනි දින ක්වූ සිකුරාදා දවල් 12ට දික් වැල්ලේ භාෂායමෙදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර ආණ්ඩුවේ උපදේශකවරයා විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 19 වෙනි දින ක්වූ සිකුරාදා දවල් 12ට දික් වැල්ලේ භාෂායමෙදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර වැල්ලබඩපත්තුවේ කොවුම්බරයා විසින් පිහිටා තිබෙන බිම් කැබලි.

නො.	ඉඩමේ නම.	මම.	අත්දම.	මහත.	අ රු ප.
පිහිටීම 4,685.					
13030	පිල්ලේහේන භාය සහ කැන්ද හේන	උරුගමුව	හේන	34	1 19
13030½	එම	එම	එම	7	1 38
13030½	බොරැල්ලහේන	එම	බැඳ්ද	5	2 20
13031	පෙරහස්පිටිටනිය හේන	එම	හේන	3	0 6
13032	බොරැල්ලහේන	එම	කොස්	2	2 24
13034	රුදුගේ වත්ත	එම	එම	0	1 26
13035	දුම්පත්තේගහවත්ත	එම	එම	0	2 21
13036	ගල්ඇටඹේවත්ත	එම	හේන	0	0 36
13037	ගොරිගලේයාය	එම	එම	41	2 27
13038	කිත්දුලියේ අත්මග	එම	කොස්	1	0 33
13039	එම දෙකියේ	එම	කුඹුර	0	0 15
13040	එම අත්මග	එම	කොස්	0	0 36
13041	ගොරිගලේ හේන	එම	එම	0	0 22
13043	එම	එම	පැතිරි	7	3 28

නි.නං.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
13044	උඩුමුල්ලේ හේන	උරුගමුව	වත්ත	0 2 11
13045	කොඩැල්ලේ හේන	එම	හේන	4 1 39
13049	ජලේහේන	එම	පැහිරි	3 1 23
13050	මහාගලහේන	එම	එම	0 1 18
සිතියම 4,535.				
12451	පඵහහහේන	උරුගමුව	හේන	4 2 19
12452	එම	එම	වත්ත	5 2 10
12453	වලක්කැවියේ හේන සහ සුදුවැලි පැත්තේ දෙකිය	එම	හේන	23 0 18
12454	වලක්කැවියේ හේන	එම	වත්ත	0 3 25
12455	කැරැන්වෙලදෙකිය	එම	කුමුර	0 2 1
12456	වතුරවෙලේ කොරටුව සහ ඉමුල් ගස් කොරටුව	එම	වත්ත	0 1 32
12457	වලක්කැවියේ හේන	එම	එම	1 0 6
12458	—	—	—	5 0 38
12459	එම	එම	එම	0 1 2
12460	එම	එම	එම	0 0 19
12461	ආමාරිගාගේ හේන	එම	එම	8 3 30
12462	එම	එම	එම	0 1 0
12463	එම	එම	එම	2 2 30

කක්සේරු මුදල ඉඩමේ ගැවිහැවීමට රුපියල් දහයේ හිට විස්ස දක්වාය.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්පනඋත්තාන්තේශයේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර දිසාවේ ආණ්ඩුවේ උපද්වන්තඋත්තාන්තේශයේද දැනගනිට පුළුවන.

ගරුගර උපආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ල්. ටී. ටේලර්,  
වැඩබලන මහසෙක්කාරීස් වම්ම.

No. 1,032, S. P.

Colonial Secretary's Office,  
Colombo, November 13, 1899.

ON Wednesday, January 24, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Four Gravets division of the Southern Province.  
Preliminary plan 4,785.

Lot.	Name of Land.	Situation.	Description.	Extent.		
				A.	R.	P.
13558	Ambadolakele	Makawita	Citronella	9	0	20
13559	Do. or Ambadolakelewatta	do.	Cocoanuts	0	2	35
13560	Ambadolakelewatta	do.	Garden	6	0	22
13561	Ambadolakele	do.	Citronella	1	3	37
13563	Do.	Naimana	do.	0	0	15
13564	Do. or Ambadolagetennahena	Makawita	do.	3	0	35
13565	Ambadolakele	do.	Cleared land	1	3	30
13566	Do.	do.	Citronella	1	2	20
13567	Do. or Pansalewatta	do.	do.	1	2	28
13568	Do. or Derichchiyawatta	do.	do.	1	0	35

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,032, S. P.

වර්ෂ 1899 න්ඩු කොවැම්බර් මස 13 වෙනි දින කොළඹ මහසෙක්කාරීස්උත්තාන්තේශ කන්කෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර උපද්වන්තඋත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 න්ඩු ජනවාරි මස 24 වෙනි දින වූ බද්ද දවල් 12ට මාතර කව්වේරි දේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර කඩවත් තුල පිහිටා තිබෙන බිම්කැබෙලි දහයක්.

නො.	ඉඩමේ නම.	සිතියම 4,785.			මහත. අ. රු. ප.
		ගම.	අන්දම.	මහත.	
13558	අබේදෙල කැලේ	මාකාවිට	පැහිරි	9 0 20	
13559	එම සහ වත්ත	එම	පොල්	0 2 35	
13560	එම වත්ත	එම	වත්ත	6 0 22	

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහත.
				අ. රු. ප.
13561	අඹදෙල කැලේ	මාකාච්ච	පැයිරි	1 3 37
13563	එම	නායිමන	එම	0 0 15
13564	එම අඹදෙලේ තැන්පහසේන්	මාකාච්ච	එම	3 0 35
13565	අඹදෙල කැලේ	එම	වත්ත	1 3 30
13566	එම	එම	පැයිරි	1 2 20
13567	එම පත්සල වත්ත	එම	එම	1 2 28
13568	එම දෙරිවිච්චා වත්ත	එම	එම	1 0 35

තක්සේරු මිල රුපියල් 10 සිට 20 දක්වා ඉඩමේ ගැටිගැටියටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාල් උත්තාන්තේසේනේද, එකිනිමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපදේශනාලය තැන්පහසේනේද දැනගත්ව පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. ටෙලර්,  
වැඩබලන මහසෙනෙකාරීස් මමය.

No. 1,033, s. p.

Colonial Secretary's Office,  
Colombo, November 20, 1899.

ON Tuesday, January 23, 1900, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Gangaboda pattu, Wellaboda pattu, and Four Gravets divisions of the Galle District of the Southern Province.

Preliminary plan 1,348.—Gangaboda pattu.

Village—Baddegama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
10627	Yakgalkandeaddaratalawa <i>alias</i> Lindagawahena	W. Danneris	Jungle	2	1 0	20
10629	Lindagawahenadeniya <i>alias</i> Dikduwedeniya	W. Dissanayaka	Deniya	1	3 38	10

Preliminary plan 5,019.—Gangaboda pattu.

Village—Ampegama.

10537	Uramalehena	Kaluperadage Ja da	Garden	0	0 25	30
10538	Do.	do.	Field	0	0 8	10
10541	Do.	do.	Chena	0	1 32	10

Preliminary plan 4,886.—Gangaboda pattu.

Village—Dewiture.

13975	Gorakagasudumullegoda	G. A. D. S. Gunawardana	Jungle	2	3 30	90
-------	-----------------------	-------------------------	--------	---	------	----

Village—Akuratiya.

13976	Hemmeliwattegodabedda	G. A. D. S. Gunawardana	Jungle	0	3 36	90
-------	-----------------------	-------------------------	--------	---	------	----

Preliminary plan 2,985.—Gangaboda pattu.

Village—Kudahambana.

6465	Kudahambanekanda	Johanis Dissanayaka	Garden	0	3 8	15
6465½	Do.	do.	Low jungle	0	1 24	15

Preliminary plan 1,604.—Gangaboda pattu.

Village—Hemmeliya.

1416	Udakandeaddarabeddaowita	Don Adirian de Silva	Jungle	4	1 7	15
1423	Kudahambanehena	Cornelis Wijesinha	do.	4	2 10	15

Preliminary plan 1,059.—Gangaboda pattu.

Village—Baddegama.

8445	Kalapuwigoda	—	High land	1	0 14	10
------	--------------	---	-----------	---	------	----

Preliminary plan 5,026.—Gangaboda pattu.

Village—Wanduramba.

10570	Heendeniya or Kanuderiyanewita	—	Owita	1	0 36	15
10571	Heendeniyagoda or Kanuderiyanegoda	—	Garden	1	0 34	15
10572	Do.	—	Owita (yams)	0	3 9	10



කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	අක්කරයක් කක්සේරු	
				මක. අ. රු. ප.	මුදල. රු.
2492	කුරුඳකන්දෙවත්ත	සිතියම 2,051. කඩවත්සකර. නම—ලමුදුව.	වත්ත	0	1 4 10
G 399	මඩවලමුල්ලේවත්ත	සිතියම 961. නම—මායිවිජේ.	හේන	0	2 4 100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යවත්සාවේ සේවයේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු දිසාවේ ඒජන්තරාජ්‍යවත්සාවේ සේවයේ දැනගත්ව පුළුවන.

ගරුකර උපදායකරු උතුරු මහත්මයාණන්ගේ ආඥාව ලෙස,  
ඩබ්ලිවු. ටී. චේලර්,  
වැඩබලන මහසෙක්‍රෙතාරීස් වමිහ.

### LAND SALES IN THE EASTERN PROVINCE.

No. 774, E. P.

Colonial Secretary's Office,  
Colombo, November 1, 1899

ON Tuesday, January 23, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Nilaveli Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Kaddukkulam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 438. Village—Nilaveli.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A. R. P.		
<i>Default Lands.</i>						
3994	—	K. Erampu	Paddy land	13	1 18	15 0
Preliminary plan 727. Village—Tiriyai.						
8923	—	Kasi Kantan	Paddy land	4	1 33	15 0
8925	—	K. Vallipurampillai	do.	5	3 19	15 0
Preliminary plan 2,481. Village—Tiriyai.						
76585	—	Murugan Sinnattampi	Paddy land	0	2 34	15 0
76586	—	do.	do.	3	0 5	15 0
76587	—	do.	do.	0	0 11	15 0
Preliminary plan 2,467. Village—Pulmoddai.						
76540	—	Sleyman Sekumeytin	Paddy land	0	3 36	15 0
76541	—	Pakkir Akamatulevvai	do.	0	0 15	15 0
76542	—	do.	do.	1	0 15	15 0
Preliminary plan 2,478. Village—Pulmoddai.						
76576	—	Meytin Ussan Saipu	Paddy land	1	1 19	15 0
76577	—	do.	do.	2	2 31	15 0
<i>General Sale.</i>						
Preliminary plan 1,936. Village—Pulmoddai.						
6331	Sinnatampi Meytinbawa	Crown	Open and scrub fit for paddy	1	2 14	12 50
6332	Akamattulevvai Aliyar	do.	Jungle	1	3 18	12 50
6334	—	do.	do.	0	2 36	12 50
Preliminary plan 1,934. Village—Pulmoddai.						
6317	—	Crown	Paddy land	5	1 37	12 50
Preliminary plan 2,152. Village—Pulmoddai.						
7091	Assanar Slaiman	Crown	Garden	0	0 21	12 50
Preliminary plan 750. Village—Nilaveli.						
K 311½	—	Crown	Garden	0	0 1-60	15 0
Preliminary plan 1,941. Village—Nilaveli.						
6343	K. Chinnappodi	Crown	Paddy land	0	3 0	12 50
Preliminary plan 2,150. Village—Kuchchaveli.						
7089	Vellaikkandu Mammattutampi	Crown	Open and scrub fit for paddy	9	1 38	12 50
Preliminary plan 720. Village—Kuchchaveli.						
Q 296	—	Crown	Garden	0	0 19	12 50
S 296	—	do.	do.	0	0 24	12 50
J 298	—	do.	do.	1	2 31	12 50
Q 297	—	do.	do.	0	0 25	12 50
8859	—	Heirs of Kanty	Paddy land	6	1 35	12 50
8863	—	Crown	do.	0	0 19	12 50

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
6164	—	Preliminary plan 1,889.	Village—Kunprupiddi.		
6165	—	Crown do.	Paddy land	1 1 29	12 50
6766	Katiravalu Kanavati	Preliminary plan 2,054.	Village—Kunprupiddi.		
6767	—	Crown do.	Jungle fit for paddy	9 0 0	12 50
6871	Vairan Sanmugam	Preliminary plan 2,079.	Village—Kunprupiddi.		
77066	M. Vallipuram	Crown	Paddy field	3 3 29	12 50
6875	S. Kulantai and R. Susai	Preliminary plan 2,616.	Village—Kunprupiddi.		
76815	Kasinather Kanavatipillai	Crown	Jungle fit for paddy	7 2 24	12 50
76975	M. Tampaiyah	Preliminary plan 2,080.	Village—Tiriyai.		
77067	S. Konamalai	Crown	Paddy land	2 0 31	12 50
77069	K. Suppramaniam and others	Preliminary plan 2,526.	Village—Tiriyai.		
77070	K. Suppramaniam	Crown	Paddy land	0 0 31	12 50
76978	K. Suppramaniam and others	Preliminary plan 2,580.	Village—Tiriyai.		
76411	Kasinater Kanapatipillai	Crown	Paddy land	0 0 31	12 50
		Preliminary plan 2,617.	Village—Tiriyai.		
		Crown	Scrub suitable for paddy	6 1 18	12 50
		Preliminary plan 2,618.	Village—Tiriyai.		
		Crown	Jungle suitable for paddy	12 2 7	12 50
		Preliminary plan 2,583.	Village—Tiriyai.		
		Crown	Forest suitable for paddy	10 2 0	12 50
		Preliminary plan 2,437.	Village—Tennamaravadi.		
		Crown	Forest fit for cocoanut	12 1 22	12 50
		Preliminary plan 2,437.	Village—Tennamaravadi.		
		Crown	Open scrub fit for paddy	1 1 12	12 50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 774, E. P.

கொலோனியல் சர்க்கிற் தாரா ஆபீசில்,  
கொழும்பு, 1899 ம ஆண்டு கார்த்திகை 1 ி வ.

1900 ம ஆண்டு தைமா தம 23 ி திகதி செவ்வாய்க்கிழமை முன்பகல் 12 மணி வரையில் தன ஆபீசில் கீழ் மாகாணத்து உதவிக் கவர்ணாமேந்து ஏனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணி த்துண்டுக்களை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாம, நிலாவெளிவாடி வீட்டில ஏலத்திற்குகறி விற்கப்படும.

39 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டிஸ்திரிக்கின கடடுக்குளம் பகுதியிலிருக்கின்றது.

ஒடுகூப்பணங்கடடத்தவறின் காணிகள்.

பிளான இலக்கம் 438.

தரிப்புவிலை  
எககரொன

வீசாலம. ன்றுக்கு  
அ. றா. ப. ரூ. ச.

இல.	குறிச்சி.	உரிததாளியின பெயர்.	விவரம்.	வீசாலம.	அ. றா. ப.	ரூ. ச.
3994	நிலாவளி	கெ. ஏரமபு	வயற்தரை	13	1 18	15 0
பிளான இலக்கம் 727.						
8923	கிரியாய்	காசிகந்தன	வயற்தரை	4	1 33	15 0
8925	ஓடி	கே. வலவிபுரம்பிள்ளை	ஓடி	5	3 19	15 0
பிளான இலக்கம் 2,481.						
76585	கிரியாய	மு. சின்னத்தம்பி	வயற்தரை	0	2 34	15 0
76586	ஓடி	ஓடி	ஓடி	3	0 5	15 0
76587	ஓடி.	ஓடி	ஓடி	0	0 11	15 0
பிளான இலக்கம் 2,467.						
76540	புலமோட்டை	சி. சேகுமெய்தீன	வயற்தரை	0	3 36	15 0
76541	ஓடி	ப. அிகமதுலெவவை	ஓடி	0	0 15	15 0
76542	ஓடி	ஓடி	ஓடி	1	0 15	15 0
பிளான இலக்கம் 2,478.						
76576	புலமோட்டை	மெ. உசன சாய்பு	வயற்தரை	1	1 19	15 0
76577	ஓடி	ஓடி	ஓடி	2	2 31	15 0

பொதுவிற்பனை.

6331	புலமோட்டை	பிளான இலக்கம் 1,936.	கேள்விகாரண—சி. மெய்தீனவாவா.	1	2 14	12 50
		அரசாட்சியாரால்	நெற்கேற்ற திறப்பும பறட்டைக்காரும்			

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	வ்வாட.	தரிப்புவிலை ஏக்கரொன	
				வீசாலம. அ. நூ. ப.	றுக்கு. ரூ. ச.
6332	புலமோட்டை	கேள்விகாரண—அ. அவினாசு. அரசாட்சியா	காடு	1 3 18	12 50
6334	ஓடி	கேள்விகாரண—இலலை. அரசாட்சியா	காடு	0 2 36	12 50
6317	புலமோட்டை	பிளான இலககம 1,934. அரசாட்சியா	நெற்கேற்றதரை	5 1 37	12 50
7091	புலமோட்டை	பிளான இலககம 2,152. கேள்விகாரண—அ. சிலைமான. அரசாட்சியா	தோட்டம்	0 0 21	12 50
K 311½	நிலாவெளி	பிளான இலககம 750. கேள்விகாரண—இலலை. அரசாட்சியா	தோட்டம்	0 0 1.60	15 0
6343	நிலாவெளி	பிளான இலககம 1,941. கேள்விகாரண—கெ. சினனப்பொடி. அரசாட்சியா	வயத்தரை	0 3 0	12 50
7089	குச்சுவெளி	பிளான இலககம 2,150. கேள்விகாரண—வெ. மமமதுத்தம்பி. அரசாட்சியா	நெற்கேற்ற பறட்டைக் காடு	9 1 38	12 50
Q 296	குச்சுவெளி	பிளான இலககம 720. கேள்விகாரண—இலலை. அரசாட்சியா	தோட்டம்	0 0 19	12 50
S 296	ஓடி	ஓடி	ஓடி	0 0 24	12 50
J 298	ஓடி	ஓடி	ஓடி	1 2 31	12 50
Q 297	ஓடி	ஓடி	ஓடி	0 0 25	12 50
8859	ஓடி	கந்தியினுறுதகாரா	நெந்தரை	6 1 35	12 50
8863	ஓடி	அரசாட்சியா	ஓடி	0 0 19	12 50
6164	சும்புறுபிட்டி	பிளான இலககம 1,889. அரசாட்சியா	நெந்தரை	1 1 29	12 50
6165	ஓடி	ஓடி	ஓடி	4 2 35	12 50
6766	சும்புறுபிட்டி	பிளான இலககம 2,054. கேள்விகாரண—க. கணவதி. அரசாட்சியா	நெற்கேற்றகாடு	9 0 0	12 50
6767	ஓடி	கேள்விகாரண—இலலை. அரசாட்சியா	வயல	3 3 29	12 50
6871	சும்புறுபிட்டி	பிளான இலககம 2,079. கேள்விகாரண—வ. சண்முகம். அரசாட்சியா	நெற்கேற்றகாடு	7 2 24	12 50
77066	சும்புறுபிட்டி	பிளான இலககம 2,616. கேள்விகாரண—எம். வலவிபுரம். அரசாட்சியா	நெற்கேற்றகாடு	2 0 31	12 50
6875	நிரியாய்	பிளான இலககம 2,080. கேள்விகாரண—எஸ். குளந்தையம் குணசயம். அரசாட்சியா	வயல	0 0 31	12 50
76815	நிரியாய்	பிளான இலககம 2,526. கேள்விகாரண—கா. கணவதிப்பிள்ளை. அரசாட்சியா	வயல	1 1 12	12 50
76975	நிரியாய்	பிளான இலககம 2,580. கேள்விகாரண—எம். தபடையா. அரசாட்சியா	வயல	0 0 31	12 50
77067	நிரியாய்	பிளான இலககம 2,617. கேள்விகாரண—எஸ். கோணுமலை. அரசாட்சியா	நெற்கேற்றபறட்டைக் காடு	6. 1 18	12 50
77069	நிரியாய்	பிளான இலககம 2,618. கேள்விகாரண—கே. சுப்பிரமணியமும் மறுபேரும். அரசாட்சியா	நெற்கேற்றகாடு	12 2 7	12 50
77070	ஓடி	கேள்விகாரண—கே. சுப்பிரமணியம். அரசாட்சியா	நெற்கேற்ற டெருங் காடு.	10 2 0	12 50
76978	நிரியாய்	பிளான இலககம 2,583. கேள்விகாரண—கே. சுப்பிரமணியமும் மறுபேரும். அரசாட்சியா	சென்னைக்கேற்ற பெருங்காடு	12 1 22	12 50
76411	தென்னமரவடி	பிளான இலககம 2,437. கேள்விகாரண—கா. கணவதிப்பிள்ளை. அரசாட்சியா	நெற்கேற்றபறட்டைக் காடு	1 1 12	12 50

இக்காணிக்களைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனைக் கொந்திசுக்களைப்பற்றித் திரிகோணமலை உதவி ஏசுனரிடத்திலு மறிந்துகொள்ளலாம்.

உபதேசாதிபதி மகோத்தமரகெளரினத் தட்டையினபடி,

டபிள்யு. றீ. தேயிலா,  
இராசாங்க விசுதரின வேலைபாரப்பவா.



LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,344, N.-W. P. Colonial Secretary's Office,  
Colombo, November 9, 1899.

ON Thursday, January 18, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Akkarai pattu of Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Description.	Extent.		
			A.	R.	P.
Preliminary plan 1,722.					
8710	Daluwa	Scrub	16	3	36
8712	Do.	do.	20	2	7
8713	Do.	do.	7	1	14
8714	Do.	do.	14	0	7
8715	Do.	do.	11	1	2
8716	Do.	do.	9	1	29
8717	Do.	do.	11	1	0
8718	Do.	do.	13	1	32
8720	Do.	do.	17	1	22
8721	Do.	do.	12	3	8
8722	Do.	do.	6	1	20
8724	Do.	do.	11	1	12
8725	Do.	do.	11	2	17
8728	Do.	do.	11	2	22
8729	Do.	do.	4	3	0
8733	Do.	do.	14	0	33
8734	Do.	do.	5	1	27
8735	Do.	do.	11	2	9
8737	Do.	do.	15	0	35
8739	Do.	do.	10	2	23
8742	Do.	do.	5	0	20
8744	Do.	do.	6	1	0
8745	Do.	do.	9	2	16
8746	Do.	do.	4	3	26
8748	Do.	do.	3	2	0
8749	Do.	do.	15	1	17
8751	Do.	do.	24	2	35
Preliminary plan 1,812.					
9180	Daluwa	Jungle	6	0	27
9181	Do.	do.	7	0	37
9182	Do.	do.	7	2	8
9183	Do.	do.	11	3	2
9184	Do.	do.	9	1	0
9185	Do.	do.	9	2	34
9186	Do.	do.	12	1	3
9187	Do.	do.	11	2	23
9188	Do.	do.	11	2	28
9189	Do.	do.	9	0	0
9190	Do.	do.	13	0	33
9191	Do.	do.	15	2	22
9192	Do.	do.	13	2	25
9193	Do.	do.	7	1	33
9194	Do.	do.	18	0	39

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Lieut.-Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

වෙති 1899 ක්වු කොටුම්බර් මස 9 වෙනි No. 1,344, N.-W. P. දින කොළඹ මහසෙනෙකාරිස්ථලන් කාන්සේගේ කන්කෝරුවේදිය.

වෙති දිසාවේ උපඵ්පත්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්කක ඉඩම් ආණ්ඩුවේ නිකෝසවල ප්‍රකාරයට වෙති 1900 ක්වු ජනවාරි

මස 18 වෙනි දිනවු මහසෙනෙකාරිස්ථලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්කක ඉඩම් ආණ්ඩුවේ නිකෝසවල ප්‍රකාරයට වෙති 1900 ක්වු ජනවාරි

වෙති දිසාවේ උපඵ්පත්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්කක ඉඩම් ආණ්ඩුවේ නිකෝසවල ප්‍රකාරයට වෙති 1900 ක්වු ජනවාරි

සිතියම 1,722.

කො.	ගම.	අන්දම.	අක්කර		
			මහ. සකම්ල	රු	
8710	දළුව	ලදකැලේ	16	3 36	10
8712	එම	එම	20	2 7	10
8713	එම	එම	7	1 14	10
8714	එම	එම	14	0 7	10
8715	එම	එම	11	1 2	10
8716	එම	එම	9	1 29	10
8717	එම	එම	11	1 0	10
8718	එම	එම	13	1 32	10
8720	එම	එම	17	1 22	10
8721	එම	එම	12	3 8	10
8722	එම	එම	6	1 20	10
8724	එම	එම	11	1 12	10
8725	එම	එම	11	2 17	10
8728	එම	එම	11	2 22	10
8729	එම	එම	4	3 0	10
8733	එම	එම	14	0 33	10
8734	එම	එම	5	1 27	10
8735	එම	එම	11	2 9	10
8737	එම	එම	15	0 35	10
8739	එම	එම	10	2 23	10
8742	එම	එම	5	0 20	10
8744	එම	එම	6	1 0	10
8745	එම	එම	9	2 16	10
8746	එම	එම	4	3 26	10
8748	එම	එම	3	2 0	10
8749	එම	එම	15	1 17	10
8751	එම	එම	24	2 35	10

සිතියම 1,812.

9180	එම	කැලේ	6	0 27	10
9181	එම	එම	7	0 37	10
9182	එම	එම	7	2 8	10
9183	එම	එම	11	3 2	10
9184	එම	එම	9	1 0	10
9185	එම	එම	9	2 34	10
9186	එම	එම	12	1 3	10
9187	එම	එම	11	2 23	10
9188	එම	එම	11	2 28	10
9189	එම	එම	9	0 0	10
9190	එම	එම	13	0 33	10
9191	එම	එම	15	2 22	10
9192	එම	එම	13	2 25	10
9193	එම	එම	7	1 33	10
9194	එම	එම	18	0 39	10

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේයර්පන රුල්ලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වෙති දිසාවේ උපඵ්පත්තලන්කාන්සේගෙන්ද දූත ගන්ව පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරිස් වමික.

No. 1,344, N.-W. P. கொ. சககிடுததார ஆபீசில,  
கொழும்பு, 1899 ம ஆண்டு கார்த்திகைமீ 9.ந் உ.

1900 ம ஆண்டு தைமாதம் 18 ந் திகதி வியாழக்கிழமை பின்பகல 1 மணிககு புததளம் தன ஆபீசில வடமேன மாகாணத்து உதவி கவற்றாமேந்து ஏசனறவர்களால இதனடியிற் சொலலப்பட்டிருக்கிற முடிக்குரிய காணித்தணடுகளை, அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்கப்படும் அலலகு முடித்துக்கொள்ளப்படும்.

42 காணித்துணடுகள், வடமேன மாகாணத்து புததளம் டிஸ்திரிக்கின புததளம் பதகுக்குச்சேந்த அக்கரைபதது பகுதியிலிருக்கினறது.

பிளான இலககம் 1,722. குறிச்சி—தலுவை.

உரித்தாளி—முடிக்கூரியது.

தரிப்புலீல  
ஏக்க ரொன

இல.	விலரம்.	விராலம்.	றுகரூ.
		அ. றா. ப.	ரூ.
8710	சிறுகாடு	16 3 36	10
8712	ஓடி	20 2 7	10
8713	ஓடி	7 1 14	10
8714	ஓடி	14 0 7	10
8715	ஓடி	11 1 2	10
8716	ஓடி	9 1 29	10
8717	ஓடி	11 1 0	10
8718	ஓடி	13 1 32	10
8720	ஓடி	17 1 22	10
8721	ஓடி	12 3 8	10
8722	ஓடி	6 1 20	10
8724	ஓடி	11 1 12	10
8725	ஓடி	11 2 17	10
8728	ஓடி	11 2 22	10
8729	ஓடி	4 3 0	10
8733	ஓடி	14 0 33	10
8734	ஓடி	5 1 27	10
8735	ஓடி	11 2 9	10

தரிப்புலீல  
ஏக்க ரொன  
விராலம். றுக்கு.

இல.	உரித்தாளியின் பெயர்.	அ. றா. ப.	ரூ.
8737	சிறுகாடு	15 0 35	10
8739	ஓடி	10 2 23	10
8742	ஓடி	5 0 20	10
8744	ஓடி	6 1 0	10
8745	ஓடி	9 2 16	10
8746	ஓடி	4 3 26	10
8748	ஓடி	3 2 0	10
8749	ஓடி	15 1 17	10
8751	ஓடி	24 2 35	10

பிளான இலககம் 1,812.

9180	காடு	6 0 27	10
9181	காடு	7 0 37	10
9182	காடு	7 2 8	10
9183	காடு	11 3 2	10
9184	காடு	9 1 0	10
9185	காடு	9 2 34	10
9186	காடு	12 1 3	10
9187	காடு	11 2 3	10
9188	காடு	11 2 28	10
9189	காடு	9 0 0	10
9190	காடு	13 0 33	10
9191	காடு	15 2 22	10
9192	காடு	13 2 25	10
9193	காடு	7 1 33	10
9194	காடு	18 0 39	10

இக்காணி களைப்பற்றிய மேலதனமான விளம்பரங்களை சாவேயா ஜெனறல துரையவர்களிடத்திலும் விற்பனவின் கொந்தீசுகளைப்பற்றி புத்தளம் உதவி ஏசென்றரிடத்திலு மறிந்துகொள்ளலாம்.

உபதேசாதிபதி மகோத்தமரவரது கட்டளைபடி,

டபிள்யூ. றீ. தேயிலர்,

இராசாங்க விதிதரின வேலைப்பாற்பவவர்.

No. 1,345, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, November 16, 1899.

ON Thursday, January 11, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Puttalam division of the Puttalam, District of the North-Western Province.

Preliminary plan 1,758.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.
				A. R. P.
8851	Nagamadu	The Crown and S. I. M. Mohamado Cassim Marikar	Cocoanut garden	5 2 16
8852	Do.	do.	do.	16 1 30
8853	Do.	do.	do.	0 1 20
8854	Do.	do.	do.	4 3 23
8855	Do.	do.	do.	22 3 10

Upset price,—Rs. 100 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.



Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
3728	Kolabunnegama	Preliminary plan 1,251.—Kiralowa korale. Siralá Gamarala and others	Welpitiya fit for paddy	3 3 10
4965	Mudiruppuwa	Preliminary plan 1,635.—Maminiya korale. U. Appuhami and others	Low jungle fit for paddy	0 0 31
4884	Panikkalagama	Preliminary plan 1,609.—Maminiya korale. W. Kapuruhami	Old chena fit for paddy	1 1 26
2544	Mahawela	Preliminary plan 826.—Kalagam korale.	Jungle, high land	5 0 0
2551	Do.	—	do.	4 3 25
3189	Kaduruwegama	Preliminary plan 1,115.—Kalagam korale.	Low jungle fit for paddy	3 2 1
3850	Gankiriyagama	Preliminary plan 1,297.—Kalagam korale. M. Appuhami	Open land and low jungle, high land	2 2 12
4078	Attikulam	Preliminary plan 1,358.—Kalagam korale.	Open land and low jungle, high land	1 0 29
5028	Karambewa	Preliminary plan 1,658.—Kalagam korale. K. G. Menikrala	Forest fit for paddy	10 1 7
5149	Ittikattiya	Preliminary plan 1,700.—Kalagam korale. S. W. Udayare	Jungle fit for paddy	2 1 35
5264	Hiripitiyagama	Preliminary plan 1,753.—Kalagam korale. K. Kandappu	Land fit for garden	2 2 28
N 128	Nikiniyawa	Preliminary plan 1,779.—Kalagam korale. (Encroachment)	Paddy field	0 3 5

Upset price of lot 5,149 in preliminary plan 1,700 is Rs. 15 per acre, and of the rest Rs. 10 per acre.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,010, N.-C. P.

වර්ෂ 1899 ක්වූ නොවැම්බර් මස 10 වෙනි දින කොළඹ.  
මහසෙසු කාර්යාලයේ සේවයේ කන්දෝරුවේදී

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ දෙසැම්බර් මස 29 වෙනි දින වූ සිකුරුදා දවස 12ට අනුරාධ පුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරුවන්නට දෙන්නට සෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවිය පලාතේ කලාගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 14ක් සිතියම 952. උදුරුවකෝරලේ. අයිතියම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
2810	උදුරුව ගම්මල්ලාව	පී. අජපුතාමි	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	9 0 28
3728	කොලවුන්නගම	සිතියම 1,251. කිරලවකෝරලේ. සිරුලගමරල සහ තවත්	වි ගොවිතැනට සුදුසු වෙල්පිටිය	3 3 10
4965	බුදිරිප්පුව	සිතියම 1,635. මාමිනියාකෝරලේ. යූ. අජපුතාමි සහ තවත්	එම ලද කැලේ	0 0 31
4884	පතික්කිල ගම	සිතියම 1,609. ඩබ්ලිව්. කපුරුහාමි	එම පරණ සේත්තිම	1 1 26
2544	මහවෙල	සිතියම 826. කලාගම්කෝරලේ.	කැලේ සහ ගොඩ ඉඩම	5 0 0
2551	එම	—	එම	4 3 25
3189	කදුරුවැගම	සිතියම 1,115. —	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	3 2 1
3850	ගන්කිරියාගම	සිතියම 1,297. ඇම්. අජපුතාමි	පිටිටනි බිම, ලද කැලේ, ගොඩ ඉඩම	2 2 12
4078	අච්චිකුලම්	සිතියම 1,358. —	එම	1 0 29
5028	කරඹුව	සිතියම 1,658. කේ. ජී. මැතික්රල	වි ගොවිතැනට සුදුසු මුකලාත	10 1 7
5149	ඉච්චිකච්චිය	සිතියම 1,700. ඇස්. ඩබ්ලිව්. උඩයාරේ	වි ගොවිතැනට සුදුසු කැලේ	2 1 35

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහක. අ. ර. ප.
5264	හිරිපිටියාගම	සිතියම 1,753. කේ. කන්දපු	වත්තකට සුදුසු ඉඩම	2 2 28
N 128	නිකිනියාව	සිතියම 1,779. බලේට අල්ලාගත නිබෙන ඉඩම	කුඹුර	0 3 5

නොමමර 1700යේ පැලැව කඩදසියේ පෙනීයන නොමමර 5149යේ බිම්කවිටිය අක්කරයක් රූපියල් 15 බැගින්ද, අනිත් බිම්කවිටි අක්කරයක් රූපියල් දහය බැගින්ද විකුනවට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ සම් අයිතිවාසිකමක් නිබෙනම් විකිනීමේ දිනේදී පැමිණ එය ඔප්පුකරහිටිනවට මිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුන්තාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,

බබ්ලේ. පී. ටේලර්,  
වැඩබලන මහසෙක්කාරිප් වමිත.

No. 1,011, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, November 16, 1899.

ON Wednesday, January 10, 1900, at 12 noon, the Government Agent for the North-Central Province will put up for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One-hundred and six allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 1,301. Situation—Willachchiya korale.  
Village—Marakkayagama.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3878	A. Nambirala	Crown	Jungle fit for paddy	2 3 9
Preliminary plan 1,815. Situation—Willachchiya korale. Village—Nochchiyagama.				
5375	R. N. Mohammado Lebbe Widiye Arachchi	Crown	Open land fit for building site and low jungle	0 3 21.50
5377	Do.	do.	do.	0 3 29
Preliminary plan 423. Situation—Nuwaragam korale. Village—Amanegama.				
1623	—	Crown	High jungle fit for paddy	14 0 0
1624	—	do.	do.	4 2 20
Preliminary plan 1,231. Situation—Nuwaragam korale. Village—Waragoddayagama.				
3678	K. M. Mirachaipu	Crown	Mostly cleared, fit for paddy	5 0 0
3679	Ratanapala Unnanse	do.	do.	4 0 30
Preliminary plan 1,486. Situation—Nuwaragam korale. Village—Tibbotuwagama.				
4603	Dingirala Vel-Vidane	Crown	Thorny jungle fit for paddy	2 0 12
Preliminary plan 1,620. Situation—Nuwaragam korale. Village—Kudagama.				
4924	Badalage Pina	Crown	Thorny jungle fit for paddy	3 0 6
Preliminary plan 1,813. Situation—Nuwaragam korale. Village—Karambewa.				
5372	Ukkurala Vel-Vidane and others	Crown	High jungle fit for paddy	17 3 27
Preliminary plan 717. Situation—Kadawat korale. Village—Nelugollekada.				
2339	K. Badderalla	Crown	Jungle fit for paddy	7 0 4
3340	Do.	do.	do.	0 3 10
Preliminary plan 1,340. Situation—Kadawat korale. Village—Migawewa.				
4034	P. Pinhami and another	Crown	Scrub fit for paddy	5 2 15
Preliminary plan 1,633. Situation—Kadawat korale. Village—Muwaetagama.				
4961	Kapurala Wedarala	Crown	High forest fit for paddy	3 1 28
Preliminary plan 164. Situation—Kanadara korale. Village—Madawalagama.				
O 41	—	P. V. Kirinaide	Old paddy field	0 0 12
P 41	—	P. V. Kirinaide and others	do.	0 3 0
Q 41	—	K. V. Appunaide and others	do.	1 0 6
R 41	—	W. Kewna, Vel-Vidane, and others	do.	1 0 0
S 41	—	K. Bamba and others	do.	1 0 0
T 41	—	K. Puncha and another	do.	0 3 38

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
U 41	—	G. Kapuwa and others	Old paddy field	1	1 28
V 41	—	R. V. Kirinaide	do.	0	1 11
W 41	—	R. V. Kirinaide and others	do.	13	3 6
X 41	—	W. Kowna, Vel-Vidane	do.	2	3 12
Preliminary plan 1,200.—Kanadara korale.					
Village—Ellewa.					
3568	—	Crown	Paddy field	0	3 6
Preliminary plan 1,206.—Kanadara korale.					
Village—Ellewa.					
3581	Silamburala Liyana-arachchi	Crown	Jungle fit for paddy	12	1 23
3583	S. Mudalihamy	do.	do.	1	0 32
Preliminary plan 1,546.—Kanadara korale.					
Village—Ellewa.					
4760	P. Kapuruhami and another	Crown	Jungle fit for paddy	1	2 18
Preliminary plan 1,494.—Kanadara korale.					
Village—Karuwajagaswewa.					
4622	Nambiya Vidane and others	Crown	Low jungle fit for paddy	2	0 9
Preliminary plan 1,603.—Kanadara korale.					
Village—Mahakirindagama.					
4663	A. Kapurala	Crown	Low jungle fit for cocoanut	0	3 27
4664	Do.	do.	Cocoanut garden	0	1 17
Preliminary plan 1,764.—Kanadara korale.					
Village—Wellaragama.					
5281	W. Naiderala and another	Crown and Dowlagala Kumarihami	Low jungle fit for paddy	9	0 29
Preliminary plan 1,095.—Kende korale.					
Village—Katupuliyankulam at Mankadawala.					
3061	V. Raman Kangany	Crown	Scrub fit for paddy	4	3 27
Preliminary plan 1,409.—Kende korale.					
Village—Kallanchiya.					
4330	—	Crown	Field	0	3 0
Preliminary plan 1,534.—Kende korale.					
Village—Pallankulam.					
4735	Kudanaide	Crown	Low jungle fit for paddy	3	2 15
Preliminary plan 1,716.—Kende korale.					
Village—Tambalagollewa.					
5180	Rewata Unnanse	Crown	Jungle fit for paddy	4	2 9
Preliminary plan 1,814.—Kende korale.					
Village—Rambewa.					
5373	U. Appuhami	Crown	Jungle fit for paddy	6	2 4
5374	S. Wannihami	do.	do.	5	0 13
Preliminary plan 173.—Kadawat korale.					
Village—Kirigallewa.					
Lot.	Name of Claimant.	Description.	Extent.		
510	Crown	Jungle fit for paddy	0	0 34	
511	Do.	do.	0	2 18	
519	Do.	do.	2	0 0	
520	Do.	do.	2	0 0	
524	Do.	do.	5	0 0	
525	Do.	do.	5	0 0	
526	Do.	do.	4	2 17	
527	Do.	do.	2	3 35	
529	Do.	do.	2	0 0	
530	Do.	do.	2	0 0	
531	Do.	do.	5	0 29	
532	Do.	do.	3	3 0	
533	Do.	do.	2	2 38	
534	Do.	do.	3	0 0	
535	Do.	do.	2	3 0	
536	Do.	do.	2	3 24	
537	Do.	do.	3	0 0	
538	Do.	do.	3	0 0	
539	Do.	do.	3	0 0	
540	Do.	do.	3	1 21	
541	Do.	do.	2	2 26	
542	Do.	do.	2	3 31	
543	Do.	do.	3	0 0	
Village—Kirigollewa and Muwaetagama.					
544	Crown	Jungle fit for paddy	3	0 0	
545	Do.	do.	3	0 0	
546	Do.	do.	4	3 26	
547	Do.	do.	4	0 16	
Lot.	Name of Claimant.	Description.	Extent.		
548	Crown	Jungle fit for paddy	3	0 29	
Village—Muwaetagama and Kirigollewa.					
549	Crown	Jungle fit for paddy	20	0 20	
550	Do.	do.	1	3 35	
551	Do.	do.	2	0 0	
Village—Muwaetagama.					
552	Crown	Jungle fit for paddy	2	0 0	
553	Do.	do.	2	0 0	
554	Do.	do.	2	0 0	
555	Do.	do.	2	0 0	
556	Do.	do.	2	1 32	
557	Do.	do.	3	0 0	
558	Do.	do.	3	0 0	
559	Do.	do.	3	0 0	
560	Do.	do.	3	0 0	
561	Do.	do.	3	0 0	
562	Do.	do.	2	3 30	
563	Do.	do.	2	0 0	
564	Do.	do.	2	0 0	
565	Do.	do.	2	0 0	
573	Do.	do.	2	3 25	
574	Do.	do.	2	3 27	
575	Do.	do.	2	3 28	
576	Do.	do.	2	3 25	
578	Do.	do.	2	0 0	



නො.	ගම.	ඉල්ළුමිකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
R 41	මඩවලගම	අයිතිකම කියන්නා—කේ. කවිවා වෙල්විදුනේ සහ තවත් අය.	පුරුණ කුඹුර	1 0 0
S 41	එම	අයිතිකම කියන්නා—කේ. බඩා සහ තවත් අය.	පුරුණ කුඹුර	1 0 0
T 41	එම	අයිතිකම කියන්නා—කේ. පුත්වා සහ තවත් අය.	පුරුණ කුඹුර	0 3 38
U 41	එම	අයිතිකම කියන්නා—ඒ. කපුවා සහ තවත් අය.	පුරුණ කුඹුර	1 1 28
V 41	එම	අයිතිකම කියන්නා—ආර්. ටී. කිරිකපිදේ.	පුරුණ කුඹුර	0 1 11
W 41	එම	අයිතිකම කියන්නා—එම අය සහ තවත්.	එම	13 3 6
X 41	එම	අයිතිකම කියන්නා—ඩබ්ලිව්. කවිවා සහ තවත් අය.	එම	2 3 12
3568	අල්ලේව	සිතියම 1,200. කනදර කෝරලේ, අයිතිකම කියන්නා—ආණ්ඩුව.	කුඹුර	0 3 6
3581	එම	සිතියම 1,206. සිලබුරුල ලියනආරච්චිල	විගොවිතෑනට සුදුසු කැලේ	12 1 23
3583	එම	ඇස්. මුදලිහාමි	එම	1 0 32
4760	එම	සිතියම 1,546. ඒ. කපුරුහාමි සහ තවත් අය	එම	1 2 18
4622	කරුවලගස්වැව	සිතියම 1,494. නම්පාවිදුනේ සහ තවත් අය	එම ලදකැලේ	2 0 9
4663	මහකිරිදිගම	සිතියම 1,603. ඒ. කපුරුල	පොල්වැව්ට සුදුසු කැලේ	0 3 27
4664	එම	එම	පොල්වත්ත	0 1 17
5281	වෙල්ලරගම	සිතියම 1,764. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ දමුලාගල කුමාරිහාමි. ඩබ්ලිව්. නයිදුරල සහ තවත් අය	වි ගොවිතෑනට සුදුසු ලදකැලේ	9 0 29
3061	මාත්කඩවල කිබෙන කාටුපුලියන්කුලම	සිතියම 1,095. කැඳැකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව. ටී. රමන් කන්නානි	වි ගොවිතෑනට සුදුසු ලදබිම	4 3 27
4330	කල්ලන්චිය	සිතියම 1,409.	කුඹුර	0 3 0
4735	පල්ලන්කුලම	සිතියම 1,534. කුඩානපිදේ	වි ගොවිතෑනට සුදුසු ලදකැලේ	3 2 15
5180	හඹලගොල්ලුව	සිතියම 1,716. රේවතලන්තාන්සේ	එම කැලේ	4 2 9
5373	රඹුව	සිතියම 1,814. ඩබ්ලිව්. අජපුහාමි	එම	6 2 4
5374	එම	ඇස්. වන්නිහාමි	එම	5 0 13
510	කිරිගොල්ලුව	සිතියම 173. කඩවත්කෝරලේ.		
511	එම	වි ගොවිතෑනට සුදුසු කැලේ		
519	එම	එම		
520	එම	එම		
524	එම	එම		
525	එම	එම		
526	එම	එම		
527	එම	එම		
529	එම	එම		
530	එම	එම		
531	එම	එම		
532	එම	එම		
533	එම	එම		
534	එම	එම		
535	එම	එම		
536	එම	එම		
537	එම	එම		
538	එම	එම		
539	එම	එම		
540	එම	එම		
541	එම	එම		
542	එම	එම		
543	එම	එම		
544	එම සහ මුවඇටගම	එම		
545	එම	එම		
546	එම	එම		
547	එම	එම		
548	මුවඇටගම	එම		
549	එම සහ කිරිගොල්ලුව	එම		
550	එම	එම		
551	එම	එම		
552	මුවඇටගම	එම		
553	එම	එම		
554	එම	එම		



නො.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.	නො.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.
555	මුවඇටගම	විගොවිකැනට		580	මුවඇටගම	වි ගොවිකැනට	
		සුදුසු කැලේ	2 0 0			සුදුසු කැලේ	2 0 0
556	එම	එම	2 1 32	581	එම	එම	2 0 0
557	එම	එම	3 0 0	582	එම	එම	2 0 0
558	එම	එම	3 0 0	584	එම	එම	2 3 36
559	එම	එම	3 0 0	585	එම	එම	3 0 0
560	එම	එම	3 0 0	586	එම	එම	3 0 0
561	එම	එම	3 0 0	587	එම	එම	3 0 0
562	එම	එම	2 3 30	588	එම	එම	2 3 38
563	එම	එම	2 0 0	592	එම	එම	1 3 26
564	එම	එම	2 0 0	593	එම	එම	2 0 0
565	එම	එම	2 0 0	594	එම	එම	2 0 0
573	එම	එම	2 3 25	595	එම	එම	2 0 0
574	එම	එම	2 3 27	600	එම	එම	2 1 7
575	එම	එම	2 3 28	601	එම	එම	2 3 35
576	එම	එම	2 3 25	602	එම	එම	2 1 33
578	එම	එම	2 0 0	603	එම	එම	2 0 0
579	එම	එම	2 0 0	604	එම	එම	3 0 19

නොමිමර 164 දරණ මුල්සිතියමේ ජෙන බිම්කවිටි අක්කරයක් රුපියල් 30යේ පටන්ද, අනිකුත් බිම්කවිටි ගස්කොලක් නැතුව, අක්කරයක් රුපියල් 10යේ පටන් විකුණනට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ යම් අයිතිවාසිකමක් තිබෙනම්, විකිනීමේ දිනේදී පැමිණ එය ඔප්පුකර ගිවිසනටබැඳිය

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥරජනරාජ්‍යයට නොවැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුරානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්. ටී. වේලර්,  
වැඩබලන මහසෙනෙකාරිස් මමිත.

No. 1,012, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, November 20, 1899.

ON Wednesday, January 17, 1900, at 12 noon, the Government Agent for the North-Central Province will put up for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 1,793.—Ulagalla korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
5334	Palayakulam	Udayarage Kalu Banda and others	Scrub fit for paddy	2 2 0
5335	Do.	Tikiriappuge Punchirala	do.	3 2 2
Preliminary plan 1,820.—Ulagalla korale.				
5385	Nikawewa	Punchiralage Kapurula	High forest fit for paddy	2 1 38
Preliminary plan 680.—Uddiyankulam korale.				
2266	Palugollegama	Ranhami Gamarala	Jungle fit for paddy	10 3 37
Preliminary plan 1,481.—Uddiyankulam korale.				
4590	Nelugollekada	Sirala Wedarala	Jungle fit for paddy	1 1 3
Preliminary plan 1,601.—Uddiyankulam korale.				
4858	Welanawewa	S. Ranhami and another	Jungle fit for paddy	4 1 29
Preliminary plan 1,796.—Uddiyankulam korale.				
5340	Elapatwewa	Kapurula, ex-Arachchi	High jungle and open land fit for paddy	3 3 28
Preliminary plan 1,803.—Uddiyankulam korale.				
5349	Kokawa	Wannakurula Vel-vidane	Open land fit for paddy	13 2 10
Preliminary plan 636.—Kalpe korale.				
2174	Italwetunuwewa	Pakir Tambi	Low jungle fit for paddy	22 2 22
Preliminary plan 1,362.—Kalpe korale.				
4095	Paluketuwewa	K. Punchirala	Field land	1 1 11
Preliminary plan 1,491.—Kalpe korale.				
4617	Morakewa	Kumara Banda, Korala	Jungle fit for paddy	2 2 30
Preliminary plan 1,493.—Kalpe korale.				
4621	Ratmalagahawewa	Nikawewa Loku Banda	Abandoned garden	3 3 22
Preliminary plan 1,515.—Kalpe korale.				
4685	Italwetunuwewa	N. Pakir Bawa	Low jungle fit for paddy	4 1 20

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
5208	Timbiriattewala	Preliminary plan 1,729.—Kalpe korale. Nuguwa	Low jungle and open land fit for paddy	3 0 7
5030	Tammanwewa	Preliminary plan 1,660.—Kunchuttu korale. Punchirala Gamarala	Jungle fit for garden	1 2 2
4114	Dunuwattegama	Preliminary plan 1,366.—Mahapotana korale. K. Kawurala	Garden land	1 2 6
5337	Diwulwewa	Preliminary plan 1,795.—Mahapotana korale. K. Punchappu	Landu chena fit for paddy	8 2 38
5338	Do.	do.	do.	8 0 0
5343	Kumbukwewa	Preliminary plan 1,799.—Mahapotana korale. Kadiratewewa Lekama	Landu chena fit for paddy	6 1 0

Upset price,—Rs. 10 per acre.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,012, N.-C. P.

වර්ෂ 1899 ක්වූ නොවැම්බර් මස 20 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

දැනට දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 17 වෙනි දිනවූ බද්ද දවල් 12ට අනුරූප ප්‍රදේශ කවිවේදියෙකු වෙතදෙසිකර විකුණනු ලබන බොහෝ බේරුදෙනව මෙතෙක් ඇත.

දැනට දිසාවේ නුවරකලාපීය පලාතේ හුරුවපලාත කොමිෂනරියේ පිහිටා තිබෙන බිම්කැබලි 19ක්. සිතියම 1,793. උලභල්ලකෝරලේ. අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහස. අ. රු. ප.
5334	පලයාකුලම්	උඩයාරේගේ කලබන්ඩා සහ තවත් අය	වි ගොවිතැනට සුදුසු ලද බිම	2 2 0
5335	එම	විකිරිඅල්පුගේ පුත්චිරල	එම	3 2 2
5385	නිකවුව	සිතියම 1,820. පුත්චිරලගේ කපුරල	එම අත්දමුවාකැලේ	2 1 38
2266	පඵයොල්ලේගම	සිතියම 680. උඩ්බිසන්කුලම. රත්නාම් ගමරල	එම කැලේ	10 3 37
4590	තෙඵයොල්ලාකඩ	සිතියම 1,481. සිරලවෙදරල	එම කැලේ	1 1 3
4858	වෙලනාවුව	සිතියම 1,601. ඇස්. රත්නාම් සහ තවත් අයගේ	එම	4 1 29
5340	ඇලපත්තුව	සිතියම 1,796. කපුරල හිටපු ආරච්චිල	වි ගොවිතැනට සුදුසු ගොඩ ඉඩම සහ පිටිවනි බිම	3 3 28
5349	කොකාව	සිතියම 1,803. වත්තකුරල වෙල්විදුගේ	වි ගොවිතැනට සුදුසු පිටිවනි බිම	13 2 10
2174	ජනල්වැවුනුව	සිතියම 636. කල්පේකෝරලේ. පකිරි තම්බි	එම ලද කැලේ	22 2 22
4095	පඵකෙටුව	සිතියම 1,362. කේ. පුත්චිරල	කුඹුරා බිම	1 1 11
4617	මොරකුව	සිතියම 1,491. කුමාරබන්ඩා කෝරල	වි ගොවිතැනට සුදුසු කැලේ	2 2 30
4621	රත්මලගහව	සිතියම 1,493. නිකවුවේ ලොකුබන්ඩා	අත්ඇරපු වත්ත	3 3 22
4685	ජනල්වැවුනු ව	සිතියම 1,515. ඇම්. පකිරිබාවා	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 1 20
5208	නිකිරිඅත්තේවෙල	සිතියම 1,729. හුඟුවා	එම ලද කැලේ සහ පිටිවනි බිම	3 0 7
5030	ගම්මැත්තුව	සිතියම 1,660. කුන්ටුවිටුකෝරලේ. පුත්චිරල ගමරල	වතුඉඩමකට සුදුසු කැලේ	1 2 2
4114	දුනුවත්තේ ගම	සිතියම 1,366. මහපොහාන කෝරලේ. කේ. කපුරල	වතුඉඩම	1 2 6
5337	දිවුල්ව	සිතියම 1,795. කේ. පුත්චිරපු	වි ගොවිතැනට සුදුසු ලදගේන	8 2 38
5338	එම	එම	එම	8 0 0

නො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
5343	කුඹුක්වැව	සිතියම 1,799. කදිරුවැව්ලේකම	වි ගොවිතැනට සුදුසු ලදුණේන	6 1 0
<p>අක්කරයක් රූපියල් දහයේ පටන් විකුණන්නට යෙදෙනවා ඇත. මෙම ඉඩම් ගැණ සම් අයිතිවාසිකමක් තිබෙනම්, විකිනීමේ දිනේදී පැමිණ එය ඔප්පුකර ගිවිසුවා වීනාය. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහජනතලන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන. ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස, ඩබ්ලිව්. ටී. ටේලර්, වැඩබලන මහසෙකුකාරිස් වම්හ.</p>				

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 318, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, November 16, 1899.

ON Tuesday, January 23, 1900, at 1 o'clock P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,062. Claimant—Crown.  
At Kella in Kolonnagam pattuwa of Kolonna korale.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
4	Gahalhengoda	H. Disan Appuhamy	Low jungle	25	1 7	10
60	Bandarahenyaya	Potupitiyage Heenhamy	do.	11	1 24	10
112	Dolagawawatta	Weerakonge Sanchy Appu	do.	1	3 22	10
151	Poddanaundegekumburehena	S. Abanchy Appu	do.	2	0 14	10
152	Nugagawahena	M. Mudalihamy, Gan-arachchi	do.	2	0 35	10
154	Happitiyayeatura	K. A. Mohottihamy	do.	3	0 11	10

Preliminary plan 762.  
At Balangoda in Helauda palata of Meda korale.

2206	Katukitulehena	—	Forest	1	3 29	25
------	----------------	---	--------	---	------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 318, P. OF S.

වර්ෂ 1899 ක්වූ නොවැම්බර් මස 16 වෙනි දින කොළඹ මහසෙකුකාරිස්ලන්නාන්සේගේ කන්තෝරුවෙදීය.

බරගමු දිසාවේ ජනතලන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහතික ඉඩම් ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 23 වෙනි දිනවූ අභ්‍යරුමාදු දවල් 1ට රත්නපුර කම් මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 8,062. කොලොන්නාකෝරලේ කොලොන්නහම්පත්තුවේ කැල්ල යන ගමේ තිබෙන ඉඩම්.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අක්කර		
				අ. රු. ප.	රු.	
4	ගහලුණන්ගොඩ	එච්. දිසන්අප්පුහාමි	සුළු කැලේ	25	1 7	10
60	බන්ඩාරසේන්සාය	පොතුපිටියගේ හීන්හාමි	එම	11	1 24	10
112	දොලගාවවත්ත	වීරකෝන්ගේ සාන්චිඅප්පු	එම	1	3 22	10
151	පොද්දකරුත්තියේකුඹුරේ සේන	ඇස්. අබන්විඅප්පු	එම	2	0 14	10
152	නුගාවසේන	ඇම්. මුදලිහාමි ගත්තරච්චි	එම	2	0 35	10
154	ගජපිටියායේ අතුර	කේ. ඒ. මොහොවිහාමි	එම	3	0 11	10

සිතියම 762. මැදකෝරලේ හෙලලඬපලාගේ බලන්ගොඩ යන ගමේ තිබෙන.  
2206 කටුකිතුලේසේන — මුකලාන 1 3 29 25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ජනතලන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ටී. ටේලර්,  
වැඩබලන මහසෙකුකාරිස් වම්හ.





HAVING been duly directed by the Lieutenant-Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Dehiwala flood-outlet scheme, to wit :—

Table with 5 columns: Lot, Name of Land, Description, Name of Claimant, and Extent (A. R. P.). Rows include lots N 755 to J 756 with various land descriptions like Paddy field, Garden, Road, and Grass.

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on December 20, 1899, at 11:30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri, Calombo, November 17, 1899.

G. M. FOWLER, Acting Government Agent.

මේ 1876 ක්‍රි. අවුරුද්දේ නොමිමර වීනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි :—හත්වතුර බැස්සීමට ඇලවල් කැපීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වර්ෂ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවේනි කාණ්ඩයේ කරනිවෙන පොදුරැකුම් ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු ලබාගත්වගන්තියේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. ඒ ඉඩම් නමි :—

Table with 5 columns: කො. (No.), ඉඩමේ නම. (Name of Land), අයදුම. (Description), ගම—කිරිල්ලපහ. අයිතිකම් කියන්නා (Village—Kilapane Name of Claimant), මහත. අ. රූ. ප. (Extent). Rows include lots N 755 to J 756 with descriptions like ඵලනමිනේකුඹුර, පුරවේකුඹුර, etc.

මෙහි මෙහි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි. ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙකුට තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වර්ෂ 1899 ක්‍රි. දෙසැම්බර් මස 20 වෙනි දින දවල් එකොලහමාරේ කනිසවට කොළඹ කම්බේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොඩි.අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණකන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි. වර්ෂ 1899 ක්‍රි. නොවැම්බර් මස 17 වෙනි දින කොළඹ කම්බේරියේදීය. ඒ. ඇම්. ජවුරු, වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වර්ත.

1876 ம் (நடு)-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் டெகிவலை வெள்ளவாய்க்கால வேலைகளு எனனும் பகிரங்கதேவைகளு வேண்டியதான பின்னாச்சொல்லப்படும் காணிகளை, அஃதாவது:— பிரதமபட்டத்து இலக்கம் 10,761. சூறிச்சீ—கிலவப்பனை.

தூண்.	காணியினது பெயர்.	வ்வாம.	உரித்தாளரியின பெயர்.	விசாலம.
N	755	எலனமினேசும்புற	நெலவயல	அ. நூ. ப.
			எம். எலியல டி கோஸதாவும் மறுபேரும்	0 1 12
O	755	பூறனேசும்புற	நெடி	0 0 8
P	755	நெடி	டபிள்யு. தொன சார்ஸ்சும் மறுபேரும்	0 0 7
Q.	755	நெடி	எம். டோசேய் டி கோஸதா	0 0 6
R	755	நெடி	பி. ஜே. ரோமானிஸ தாயறே	0 0 8
S	755	லாயும் ஓயிறறையும்	பி. கொர்னேலிஸ தயறையும் மறுபேரும்	0 0 12
T	755	வெலைஅம்பலமே வததை	தோட்டம	டபிள்யு. ஜி. பொத்தேசுவீன் உரிமைக்காரர்
U	755	கப்போததேசும்புற	நெலவயல	கே. பி. சொரோனிஸ டி. அபிரியு
V	755	நெடி	எம். தெபானிஸ பெரேராவும் மறுபேரும்	0 0 12
W	755	நெடி	எம். அமானிஸ டி. கொஸதா	0 0 5
9389	—	தெரு	முடி	0 0 6
X	755	டெல்காசும்புற	நெலவயல	எம். ஏறன டி கொஸதாவும் மறுபேரும்
Y	755	கெற்றியாவததை	புலலு	முததையாசெட்டி
Z	755	டெல்காசும்புற	நெலவயல	எலியல டி கோஸதா
A	756	—	அடிப்பாணை	0 0 6
B	756	டெல்காசும்புற	நெலவயல	டபிள்யு. தோன ஜக்கோலியாவும் மறுபேரும்
C	756	அன்கொட்டுவாலசும்புறவததை	தோட்டம	0 0 17
D	756	நெடி	நெடி	ராமனகண்ணி
E	756	நெடி	நெடி	0 2 36
F	756	கெற்றியாவததை	புலலுததோட்டம	ராமனகண்ணியும் எம். சமல டி கொஸதாவும்
G	756	—	நெலவயல	0 0 37
H	756	அனசும்புறஆவலசும்புற	நெடி	0 0 1
I	756	மாடல்காசும்புற	காடு	முததையாசெட்டி
J	756	நெடி	நெலவயல	டபிள்யு. அகிரியன பொத்தேசு
			எம். சாமியல டி. கொஸ்தா	0 0 25
			எம். கெனதிறிக் டி கொஸ்தா	0 1 8
			எம். கெனதிறிக் டி கொஸ்தாவும் மறுபேரும்	0 0 8
				1 0 4

எடுத்துக்கொள்வதற்கான ஏதனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்து 3 காணி எடுத்துக்கொள்ளவைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைச்செய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுத்தகங்களின அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான இதனைக்கொண்டு பிரசுத்தமாய் வீனம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேச்சுகளு சகலரும் தாமச அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1899 ம் ஆண்டு மாரகழிமாசட 20 ந் தேதியிலன்று 11.30 மணிக்கு கொழும்பு கச்சேரியில எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின கொள்கையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,  
1899 ம் (நடு) காத்திகை 17 ந் உ.

ஜி. எம். பவ்வா,  
அரசாட்சி வதில ஏசுண்டு.

HAVING been duly directed by the Lieutenant-Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Dehiwala flood-outlet scheme, to wit:—

Preliminary plan 10,761. Village—Killapane.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
K	756	Madangahawatta	W. Robiel de Alwis	0 0 2
L	756	Do.	do.	0 0 17
M	756	—	M. Hendrick de Costa and others	0 1 15
N	756	Kadurugahakumbura	P. Joronis Dabera	0 0 36
O	756	Madangahawatta	W. William de Alwis and others	0 2 17
P	756	Kadurugahakumbura	P. Abraham Dabera	0 0 37
Q	756	Gorakagahawatta	A. David de Alwis and another	0 0 38
R	756	Do.	V. Silvestri Fernando	0 0 38
S	756	Kadurugahakumbura	K. Don Davith and others	0 0 10
T	756	Gorakagahawatta	K. Paulis Grero	0 0 13
U	756	Do.	John de Silva	0 0 13
V	756	Madangahawatta	K. Publis Grero	0 0 26
W	756	Edandekumbura	A. Martina Perera and others	0 0 7
X	756	Madangahawatta	A. V. Harmanis de Alwis, Police Vidane	0 0 24

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
Y 756	Ambagahawatta	Garden	K. Marthelis Perera	0	0 22
Z 756	Do.	do.	W. Andris Alwis and others	0	0 24
A 757	Delgahakumbura	Paddy field	Mrs. B. W. Abayaratne	0	1 0
B 757	Ambagahawatta	Garden	T. Abraham Peris	0	0 23
C 757	Do.	do.	A. Siman de Alwis and R. Girigoris Alphonso	0	1 8
D 757	Pathahawatta	do.	W. Charlotte C. Peeris	0	1 2
E 757	Do.	do.	W. Nona Maria and others	0	0 14
F 757	Bakmigahawatta	do.	C. Martelis Perera	0	2 4
G 757	Pathahawatta	do.	A. Siman de Alwis	0	0 11
H 757	Wallakumbura	Paddy field	P. Joronis Dabera	0	0 3

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachechi on December 21, 1899, at 11.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachechi,  
Colombo, November 20, 1899.

G. M. FOWLER,  
Acting Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ කොමර 3 වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නමි:—දෙහිවල ගංවතුර බැස්සවීම පිණිස ඇලවල් කැපීමට මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස. “වෛ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” ගවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර වට අණලැබී තිබේ. ඒ ඉඩම් නමි:—

සිතියම 10,761. ගම—කිල්ලපොතෙ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියවන්නා.	මහත.
				අ. රු. ප.
K 756	මාදම්ගහවත්ත	තනකොල	ඩබ්ලිව්. රෝබින්සන් හි අල්විස්	0 0 2
L 756	එම	එම	එම	0 0 17
M 756	—	කුඹුර	ඇම්. ගෙන්දිරිස් හි කොස්වා සහ තවත් අය	0 1 15
N 756	කදුරුගහකුඹුර	එම	පී. ජීවෝනිස් දබරේරු	0 0 36
O 756	මාදම්ගහවත්ත	වත්ත	ඇන්. විලියම් හි අල්විස් සහ තවත්	0 2 17
P 756	කදුරුගහකුඹුර	කුඹුර	පී. ආබ්‍රහම් දබරේරු	0 0 37
Q 756	තොරකගහවත්ත	වත්ත	ඒ. දවිත් හි අල්විස් සහ තවත් කෙනෙක්	0 0 38
R 756	එම	එම	ඒ. සිල්වේසු ප්‍රනාන්දු	0 0 38
S 756	කදුරුගහකුඹුර	එම	කේ. දෙව් දවිත් සහ තවත් අය	0 0 10
T 756	තොරකගහවත්ත	එම	කේ. පව්ලෙස් ග්‍රිරිරෝ	0 0 13
U 756	එම	එම	ජෝන් හි සිල්වා	0 0 13
V 756	මාදම්ගහවත්ත	එම	කේ. පව්ලෙස් ග්‍රිරිරෝ	0 0 26
W 756	ඒදන්ඩකුඹුර	එම	ඒ. මර්නිනා ප්‍රේරු සහ තවත් අය	0 0 7
X 756	මාදම්ගහවත්ත	එම	ඒ. වි. හරමානිස්, පී. හී. අල්විස් පී. වි.	0 0 24
Y 756	අඹගහවත්ත	එම	කේ. මර්නේලීස් ප්‍රේරු	0 0 22
Z 756	එම	එම	ඩබ්ලිව්. අන්ද්‍රිස් අල්විස් සහ තවත් අය	0 0 24
A 757	දෙල්ගහකුඹුර	කුඹුර	බී. ඩබ්ලිව්. අබේරත්න ගාමිනේ	0 1 0
B 757	අඹගහවත්ත	වත්ත	පී. ආබ්‍රහම් පිරිස්	0 0 23
C 757	එම	එම	ඒ. සයිමොන් හි අල්විස් සහ ආර්. ගිරිගෝරිස් අල්පෝන්සා	0 1 8
D 757	පහගවත්ත	එම	ඩබ්ලිව්. සාලුම්, සී. පිරිස්	0 1 2
E 757	එම	එම	ඩබ්ලිව්. කෝනා මෙරුසා සහ තවත්	0 0 14
F 757	බකම්ගහවත්ත	එම	පී. මර්නේලීස් ප්‍රේරු	0 2 4
G 757	පහගවත්ත	එම	ඒ. සයිමොන් හි අල්විස්	0 0 11
H 757	වලකුඹුර	කුඹුර	පී. ජෝරනිස් දබරේරු	0 0 3

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත් වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වෛ 1899 ක්වු දෙසැම්බර් මස 21 වෙනි දින දවල් 11.30 කනිසවට කොළඹ කව්වේරියේදී මා ඉදිරිපිටට දැමූ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වෛ 1899 ක්වු නොවැම්බර් මස 20 වෙනි දින කොළඹ කව්වේරියේදී. ඒ. ඇම්, පවුලර්, ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 දී (බ්‍ර) - ඡු 3 ම ඉලකසුප්පු 7 දී පිරිවින පිරකාරම් ටෙකිව්ල බෙහෙත්තායුක්තාලා වෙබ්බෙලු ගනනුම පතිරාභ්කඡේතෙවකුලු වෙහෙත්තායුතාන පිනනාසුපොලව්වටුම කාණිකින, අමතාවතු:—

පාතමපදඡු ඉලකසම 10,761. ශ්‍රීසිසි—සිලව්වපින.

ශ්‍රීසිසි.	කාණිපින ශ්‍රී පෙයා.	විවරම්.	ඡුරිඡුතාණිපින ශ්‍රී පෙයා.	විසාලම.
				අ. ශ්‍රී. ප.
K 756	මාදම්ගහවත්ත	පුල්ලුප්‍රඡුඡවිපන	ඡුරිපි. ශ්‍රීපිපෙය 4 අවබ්බ	0 0 2
L 756	—	—	—	0 0 17



அண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வீசாலம். அ. ரூ. ப.
M 756	—	நெலவயல	எம். கெந்திறிக் டி கொஸ்தாவும் மறுபேரும	0 1 15
N 756	கடுறுகாகுமபுற	—	பி. ஜொரோனில தாடறை	0 0 36
O 756	மாடங்காவத்தை	தோட்டம்	டபிள்யூ. விலலியம் டி அலவீசும் மறு பேரும	0 2 17
P 756	கடுறுகாகுமபுற	நெலவயல	பி. ஏபிரகாம் தபறை	0 0 37
Q 756	சொறககாவத்தை	தோட்டம்	ஏ. டேவிட் டி அலவீசும் மறு பேரும	0 0 38
R 756	—	—	வீ. சிலவேஸ்திறி பாண்டோ	0 0 38
S 756	கடுறுகாகுமபுற	—	கே. டொன டாவத்தம் மறுபேரும	0 0 10
T 756	கொறககாவத்தை	—	கே. பவுலிஸ் கிறேரே	0 0 13
U 756	—	—	யோன டி சிலவா	0 0 13
V 756	மாடங்காவத்தை	—	கே. பவுலிஷ் கிறேரே	0 0 26
W 756	எதனடேசுமபுற	—	எ. மாத்தீரோபெரேரூவும் மறுபேரும	0 0 7
X 756	மாடங்காவத்தை	—	எ. வீ. காமானிஷ் டி அலவீஷ் பொலிசு விதான	0 0 24
Y 756	அம்பகாவத்தை	—	கே. மாததேவிஷ் பெரேரா	0 0 22
Z 756	—	—	டபிள்யூ. அந்திரிஸ் அலவீசும் மறு பேரும	0 0 24
A 757	—	நெலவயல	பி. டபிள்யூ. அபயாராட்ண அம்மாள்	0 1 0
B 757	அம்பகாவத்தை	தோட்டம்	ரி. ஏபிரகாம் பிரீஷ்	0 0 23
C 757	—	—	எ. சிமான டி அலவீஷும் ஜூ. கிரி கோரிஷ் அலபணசும்	0 1 8
D 757	பாததஹவத்தை	—	டபிள்யூ. ஷாலம் சி. பிரீஷ்	0 1 2
E 757	—	—	டபிள்யூ. நோனாமாயாவும் மறுபேரும	0 0 14
F 757	பதமிசாவத்தை	—	சி. மாதேவிஷ் பெரேரா	0 2 4
G 757	பாததஹவத்தை	—	ஏ. சிமான டி அலவீஷ்	0 0 11
H 757	வல்லகுமபுற	நெலவயல	பி. ஜொரோனிஷ் தாபறை	0 0 3

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கறப்பினைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனப்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரகித்தமாய் வளம்பரஞ்செய்கிறேன்.

மேற்சூழித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவாவருடைய காரியகாரர மூலமாய் 1899 ம் ஆண்டு மாகாபிமாதம் 21 ந் தேதியிலன்று பகல 11:30 மணிக் கு கொழுமடி கச்சேரியில எனமுன்பாக வெளிப்படடுத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் வீவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழுமடி கச்சேரி,  
1899 ம் ஆண்டு கார்த்திகைமீ 20 ந் உ.

ஜி. எம். பவுலா,  
உப அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Lieutenant-Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Dehiwala flood-outlet scheme, to wit:—

Preliminary plan 10,761. Village—Killapane.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
I 757	Bulugahawatta	Garden	P. Singhonaide and seven others	0	1	0
J 757	Nawalagekumbura	Paddy field	M. Johanna de Costa	0	0	11
K 757	Bulugahawatta	Garden	J. Don Nicholas	0	0	33
L 757	Kadurugahaowita	do.	J. A. de Manuel	0	1	31
M 757	Indigahaowitawatta	do.	D. Hendrick Silva	0	2	35
N 757	Kadurugahaowita	do.	A. Don Nicholashamy	0	0	31
O 757	Do.	do.	J. Don Manuel	0	1	23
P 757	Munamalghahawatta	do.	M. Eusina Perera and Manis Rabel	0	1	10
Q 757	Delgahawatta	Cinnamon garden	D. E. W. Abbayaratna, Mudaliyar	0	0	075
R 757	Do.	Garden	J. Don Manuel	0	2	11
S 757	Do.	do.	D. E. W. Abbayaratna, Mudaliyar	0	0	1
T 757	Bulugahawatta	do.	W. James Peris and others	0	2	28
U 757	—	Tiled house	D. M. B. S. Kasiratna	0	0	5
V 757	Pinwatta	Garden	Trustees of Pamankada Vihare	0	0	12
Village—Kolubowila.						
W 757	Migahawatta	Garden	B. Charles Perera	0	0	20
Village—Wellawatta.						
X 757	Kindaliyadda	Garden	W. William Peris	0	0	29
Y 757	Kahatagahawatta	do.	W. Hendrick Boteju	0	0	20
Village—Kalubowila.						
Z 757	Migahawatta	Garden	K. Don Amelia	0	1	10

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
A 758	Kahatagahawatta	Village—Wellawatta. Garden	L. D. Domingo and others	0 0 23
B 758	Migahawatta	Village—Kalubowila. Garden	R. Don Carolis and others	0 0 32
C 758	Kahatagahawatta	Village—Wellawatta. Garden	T. Lanora Silva and seven others	0 1 11
D 758	Madangahawatta	Village—Kalubowila. Garden	K. Daniel Fernando and others	0 1 4
E 758	Do.	do.	do.	0 0 27
F 758	Raggahaowita	Jungle	T. Karolis Fernando and others	0 0 8

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on December 22, 1899, at 11.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Colombo November 20, 1899.

G. M. FOWLER,  
Acting Government Agent.

වර්ෂ 1876 ක්වූ අවුරුද්දේ නොමිමර විවේ ආඥාපත්‍රයේ හන්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒකම : දෙසිවල ගංවතුර බැස්සවීම පිණිස ඇලවල් කැපීමට මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 10,761. ගම—කිරිල්ලපහ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියත්තා.	මහත. අ. ර. ප.
I 757	බුළුගහවත්ත	වත්ත	පී. සිසිල්කොනසිද්දේ සහ තවත් 7ක්	0 1 0
J 757	නාවලගේ කුඹුර	කුඹුර	ඇම්. ජේතන්තා ද කොස්ත	0 0 11
K 757	බුළුගහවත්ත	වත්ත	ජේ. දෙව් නිකුලස්	0 0 33
L 757	කඳුරුගහඹිවට	එම	ජේ. ඒ. ද මනුවෙල්	0 1 31
M 757	ඉදිගහඹිවට වත්ත	එම	ඩී. හෙන්ද්‍රික් සිල්වා	0 2 35
N 757	කඳුරුගහ ඹිවට	එම	ඒ. දෙව් නිකුලස්සාමි	0 0 31
O 757	එම	එම	ජේ. දෙව් මනුවෙල්	0 1 23
P 757	මුනමල්ගහ වත්ත	එම	ඇම්. එඩ්වඩ්සන් ප්‍රෙර සහ මානිස් රබෙල්	0 1 10
Q 757	දෙල්ගහවත්ත	කුරුදු වත්ත	ඩී. ජ. ඩබ්ල්යු. අබරන්ත මුදලිකැන	0 0 0-75
R 757	එම	වත්ත	ජේ. දෙව් මනුවෙල්	0 2 11
S 757	එම	එම	ඩී. ජ. ඩබ්ල්යු. අබරන්ත මුදලිකැන	0 0 1
T 757	බුළුගහවත්ත	එම	ඩබ්ල්යු. ජේම්ස්පීරිස් සහ තවත් අය	0 2 28
U 757	—	උළුසෙවිලිගෙය	ඩී. ඇම්. ආර්. ඇස්. කවරන්ත	0 0 5
V 757	පිත්වත්ත	වත්ත	පාමන්කඩ විහාරේ බාරකාරයෝ	0 0 12
W 757	මිගහවත්ත	එම	ගම—කළුබෝවිල. ඩී. වාර්ලස් ප්‍රෙර	0 0 20
X 757	කිදලියැද්ද	එම	ගම—වැල්ලවත්ත. ඩබ්ල්යු. විලියම් පීරිස්	0 0 29
Y 757	කහටගහ වත්ත	එම	ඩබ්ල්යු. හෙන්ද්‍රික් බොනෙල්	0 0 20
Z 757	මිගහවත්ත	එම	ගම—කළුබෝවිල. කේ. දෙව් එම්ලියා	0 1 10
A 758	කහටගහවත්ත	එම	ගම—වැල්ලවත්ත. ඇල්. ඩී. දෙමිහේ සහ තවත් අය	0 0 23
B 758	මිගහවත්ත	එම	ගම—කළුබෝවිල. ආර්. දෙව් කරෝලිස් සහ තවත් අය	0 0 32
C 758	කහටගහවත්ත	එම	ගම—වැල්ලවත්ත. ටී. ලැනෝරා සිල්වා සහ තවත් 7ක්	0 1 11
D 758	මාදන්ගහවත්ත	එම	ගම—කළුබෝවිල. කේ. දනියෙල් ප්‍රනාන්දු සහ තවත් අය	0 1 4
E 758	එම	එම	එම	0 0 27
F 758	රත්ගහ ඹිවට	කැලේ	ටී. කරෝලිස් ප්‍රනාන්දු සහ තවත් අය	0 0 8

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හන්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටිතට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් හමුත් වෙනුවට ක්‍රියාකරණ අග වර්ෂ 1899 ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින දවල් 11.30 කනිසමට කොළඹ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඳුන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1899 ක්වූ නොවැම්බර් මස 20 වෙනි දින කොළඹ කවිවේරියේදී.

ජී. ඇම්. පවුලර්,  
වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වර්ත.

1876 ம் வருஷ-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் டெக்னிகலை வெள்ளவாய்க்கா காவலை கஞ்சு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பிணைச்சொலலப்படும் காணிகளை, அஃதாவது :—  
பிரதமபடத்து இலக்கம் 10,761. விபரம்—தோட்டம்.

தூண்.	காணியினது பெயர்.	கிராமம்.	உரிததாளியின் பெயர்.	விசாலம். ஏ. றூ. ப.
I 757	புலுக்கவத்தை	கிலலப்பன	பி. சிங்கோ நாயடேயும் ஏழுபேரும்	0 1 0
J 757	நாவலகேசும்புற	கிலலப்பன	விபரம்—நெலவயல. எம். யோகானினு டி கோஸதா	0 0 11
K 757	புலுக்கவத்தை	கிலலப்பன	விபரம்—தோட்டம். ஜே. டொன் நிக்கொலல	0 0 33
L 757	கயிறுக்கலுவிற்ற	ஓடி	ஜே. ஏ. டி. மனுவல்	0 1 31
M 757	இனடிகாலுவிற்றவத்தை	ஓடி	டி. கென்றிக் கில்லா	0 2 35
N 757	கடுறுகாலுவிற்ற	ஓடி	ஏ. டொன் நிக்கலலகாமி	0 0 31
O 757	ஓடி	ஓடி	ஜே. டொன் மனுவல்	0 1 23
P 757	முண்டலக்கவத்தை	ஓடி	எம். யுசினுபேரேராவும் மாணில ரூபெலலும்	0 1 10
Q 757	டெல்காவத்தை	கிலலப்பன	விபரம்—கறுவாதோட்டம். டி. ஈ. டபிள்யு. அபயறட்டன் முதலியார்	0 0 0.75
R 757	ஓடி	கிலலப்பன	விபரம்—தோட்டம். ஜே. டொன் மனுவல்	0 2 11
S 757	ஓடி	ஓடி	டி. ஈ. டபிள்யு. அபயறட்டன் முதலியார்	0 0 1
T 757	புலுகாவத்தை	ஓடி	டபிள்யு. ஜேம்ஸ் பிரிஸ்கம் மறுபேரும்	0 2 28
U 757	—	கிலலப்பன	விபரம்—ஓட்டி வீடு. டி. எம். ஆர். எஸ். காகிரட்டன்	0 0 5
V 757	பின்வத்தை	கிலலப்பன	விபரம்—தோட்டம். பாமன்கடை விகாரையின் முகாமைக் காரா	0 0 12
W 757	மீகாவத்தை	கலுபோவிலை	பி. சாரஸ் பெரேரா	0 0 20
X 757	கினடாலியட்ட	வெள்ளவத்தை	டபிள்யு. விலலியம் பிரிஸ்	0 0 29
Y 757	ககரகாவத்தை	ஓடி	டபிள்யு. எம். கென்றிக் பொத்தேசு	0 0 20
Z 757	மீகாவத்தை	கலுபோவிலை	கே. டொன் எம்லியா	0 1 10
A 758	காறகாவத்தை	வெள்ளவத்தை	எல். யு. டிமிங்குவும் மறுபேரும்	0 0 23
B 758	மீகாவத்தை	கலுபோவிலை	ஆர். ட்டான். கரேலிஸ்கம் மறுபேரும்	0 0 32
C 758	காறகாவத்தை	வெள்ளவத்தை	ரி. லனோரூ சிலவாவும் மறுபேரும்	0 1 11
D 758	மாடங்காவத்தை	கலுபோவிலை	கே. டானியல் பேர்னண்டோவும் மறு பேரும்	0 1 4
E 758	ஓடி	ஓடி	ஓடி	0 0 27
F 758	றக்காலுவித்த	கலுபோவிலை	விபரம்—காடு. ரி. கரேலிஸு பேர்னண்டோவும் மறு பேரும்	0 0 8

எடுத்ததுகொள்வதற்கான எததனஞ்செய்யும்படி 1876 ம் வருஷ-த்து 3 காணி எடுத்ததுகொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசா திபதியவர்கள் என்கஞ்சு கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண் ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரசிடதமாய் விள ம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும்தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1899 ம் வருஷ மார்ச்சுமாதம் 22 ந் தேதியிலன்று 11:30 மணிக்கு கொழும்பு கச்சேரியல் எனமுன்பா க வெளிப்படடுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் வீவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,  
1899 ம் வருஷ கார்த்திகைமீ 20 ந் உ.

ஜி. எம். பவுளர்,  
உப அரசாட்சி ஏசண்டி.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, December 18, 1899, at 12 o'clock, the Hon. the Government Agent for the Western Province will receive sealed tenders, at his office in Colombo, for the lease of the right to collect plumbago for six years in the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-one allotments of land situated in the Yatigaha pattu of the Hapitigam korale of the Negombo District.

Preliminary plan 10,645 of Kosetadeniya and Kitulwala.

Name of Land—Digalakanda.

Description—Forest.

Lot.	Extent.			Lot.	Extent.		
	A.	R.	P.		A.	R.	P.
9173	2	2	24	8184	1	0	29
9174	2	1	9	9185	2	0	20
9175	1	2	15	9186	2	3	13
9176	1	2	20	9187	2	0	0
9177	1	3	9	9197	1	3	37
9178	2	3	33	9199	2	0	10
9179	2	0	29	9201	1	3	37
9180	2	1	17	9202	3	1	3
9181	2	0	26	9203	2	2	12
9182	1	3	32	9204	2	0	7
9183	1	0	31				

All tenders should be sealed and marked on the cover "Tenders for the lease of Plumbago Land, Mirigama."

Every tenderer must be present in person or through a duly accredited agent to sign the leases and make deposits of one-tenth of the amount tendered.

The acceptance of offers is to be subject to the approval of His Excellency the Governor.

Further particulars may be obtained on application to the Hon. the Government Agent, Western Province.

Colombo Kachcheri,  
November 16, 1899.

J. S. DRIEBERG,  
for Government Agent.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩමවල ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට අවුරුදු හයකට මිනිරන් හැරීමේ බද්ද ලබාගැනීම පිණිස දෙන ඉල්ලීමසහ වර්ෂ 1899 ක්වූ දෙසැම්බර් 18 වෙනිදා සඳුදා දවල් 12ට කොළඹ කම් වේරියේදී භාරගන්ව යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මහවුව පලාතේ හාපිටිගමකෝරලේ යටිගහපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි 21.

කොස්ඇටදෙකිස සහ කිතුල්වල. පිනියම 10,645.

ඉඩමේ නම—දිගලකන්ද. අන්දම—කැලේ.

නො.	මහක.		නො.	මහක.	
	අ.	රු. ප.		අ.	රු. ප.
9173	2	2 24	9184	1	0 29
9174	2	1 9	9185	2	0 20
9175	1	2 15	9186	2	3 13
9176	1	2 20	9187	2	0 0
9177	1	3 9	9197	1	3 37
9178	2	3 33	9199	2	0 10
9179	2	0 29	9201	1	3 37
9180	2	1 17	9202	3	1 3
9181	2	0 26	9203	2	2 12
9182	1	3 32	9204	2	0 7
9183	1	0 31			

සෑම ඉල්ලීමසහ වූද්දර කඩා "මිනිරන් මිනිරන් ඉඩමවල බදු ඉල්ලීම සහ වූද්දර" යි පිට ලියා තිබෙන්නට බිනාය.

බදු වූද්දර දහයෙන් පහට ගෙවීමට සහ බදු ප්‍රශ්න කිරීමට සෑම ඉල්ලුම්කාරයෝම හෝ, ඔවුන් වෙනුවට සැලකෙන අයවල් පැමිණි සිටින්නට බිනාය.

ඉල්ලුම් භාරගන්වන ගරුකර උපආණ්ඩුකාර උතුමා නන්වනසේසේ කැමැත්ත පරිද්දෙන් වේ.

වැඩිදුර කාරණා බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේසේසේ දහගන්ව පුළුවන.

ජේ. ඇස්. ට්‍රිවර්ත්,

ඒජන්ත උත්සාහයේ වෙනුවට.

වර්ෂ 1899 ක්වූ නොවැම්බු මස 16 වෙනි දින කොළඹ කම්වේරියේදීය.

Lease of Plumbago Lands.

ON Wednesday, December 13, 1899, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for sale, at the Ratnapura Kachcheri, by public auction, subject to the approval of and confirmation by Government, for a period of ten years, the lease of the right to dig for plumbago on the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 4,265. Situation—Pannila, Atakalan korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
9589	—	8	1	0
9590	Nawalawatta	2	0	31

Thirteen allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 812. Situation—Masimbula, Atakalan korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
2321	Purankumbura Galgoda-henyaya	4	3	10
2322	Do.	4	3	23
2323	Do.	4	3	26
2324	Do.	5	0	34
2325	Do.	5	0	0
2326	Do.	4	3	10
2327	Do.	4	3	22
2328	Do.	4	3	30
2329	Do.	4	3	28
2330	Do.	4	3	35
2331	Do.	4	3	20
2332	Do.	4	2	22
2333	Do.	4	2	38

An allotment of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 574. Situation—Masimbula, Atakalan korale.

1655	Hatarahandeyaya	8	2	32
------	-----------------	---	---	----

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

L. W. BOOTH,  
Government Agent.

Government Agent's Office,  
Ratnapura, October 28, 1899.

**රත්නපුරේ දිස්ත්‍රික්කේ මිණිප්පුරේ ඉඩම් බදුදීම.**

සුඛරගමු පලාතේ ආණ්ඩුවේ මහජනතලයකට සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් කවිවල මිණිප්පුරේ භාරගැනීමේ බලයේ බද්ද අවුරුදු දහයකට ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්ව දෙසැම්බර් මස 13 වෙනි දිනව බද්ද පස්වරු එකට රත්නපුරේ කවිවෙරියේදී ආණ්ඩුව විසින් ඒත්තුගැනීමට සහ සවිර කෙරීමටත් යටත්ව ප්‍රසිධ වෙන්දේසියේ විකුනනට යෙදෙනවාදැන.

සුඛරගමු දිසාවේ රත්නපුර දිස්ත්‍රික්කේ පිහිටා තිබෙන මිණිප්පුරේ දෙකක්.

සිතියමේ නොමිමරය 4,265.

අවකලන්කෝරලේ පත්තිල පිහිටා තිබෙන.

නො.	ඉඩමේ නම.	මහත.
9589	—	අ. රු. ප. 8 1 0
9590	නාවලවත්ත	2 0 31

සුඛරගමු දිසාවේ රත්නපුර දිස්ත්‍රික්කේ පිහිටා තිබෙන ඉඩම් කවිවල දහතුනක්.

සිතියමේ නොමිමරය 812.

අවකලන්කෝරලේ මස්ඉඹුලේ පිහිටා තිබෙන.

2321	පුරන්කුඹුරේ ගල්ගොඩේහේන්දය	4 3 10
2322	එම	4 3 23
2323	එම	4 3 26
2324	එම	5 0 34
2325	එම	5 0 0
2326	එම	4 3 10
2327	එම	4 3 22
2328	එම	4 3 30
2329	එම	4 3 28
2330	එම	4 3 35
2331	එම	4 3 20
2332	එම	4 2 22
2333	එම	4 2 38

සුඛරගමු දිසාවේ රත්නපුර දිස්ත්‍රික්කේ පිහිටා තිබෙන ඉඩම් කවිවලයක්.

සිතියමේ නොමිමරය 574.

1655 හතරහවුලේ යාප 8 2 32

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්පන රාජ්‍යයන්ගේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා සුඛරගමුවේ ආණ්ඩුවේ මහජනතලයකට සේගෙව්ද දැනගනට පුළුවන.

ඇල්. ඩබ්ලිවු. බ්‍රැන්, ආණ්ඩුවේ ඒජන්ත වමන.

වර්ෂ 1899 ක්ව ඔක්තෝබර් මස 28 වෙනි දින රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගේ කන්තෝරුවේදීය.

NOTICE is hereby given that the license to retail opium from January 1 to December 31, 1900, at Hanwella in Colombo District, will be sold by public auction on Wednesday, November 29, 1899, at 2 P.M., at the Colombo Kachcheri, in terms of section 8 of Ordinance No. 5 of 1899, under the following conditions, at an upset price of Rs. 100 :—

**Conditions.**

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at end of each day.

8. The licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop his name, the number of the premises, and the words "Licensed to Sell Opium by Retail."

No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the Colombo Kachcheri, with the sanction of the Government Agent.

The Kachcheri, GEORGE M. FOWLER, Government Agent. Colombo, November 20, 1899.

වර්ෂ 1899යේ නොවැම්බර් 5 දරන ආපදානෙන් 8 වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ප්‍රකාරයට වර්ෂ 1900 ක්ව පත්තිල මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා කන්තෝරුවේ අතින් විකිනීමට අවසරය රුපියල් එකසියේ සිට ප්‍රසිධ වෙන්දේසියේ කොලම් කවිවෙරියේදී වර්ෂ 1899 ක්ව නොවැම්බර් මස 29 වෙනි බද්ද දවල් 2කේ කතිසමට මෙහි පහත දක්වන කොන්දේසිපිට විකුනනට යෙදේ.

කොන්දේසි.

1. රුහු 8 සිට උදේ 6 වනතුරු අතින් විකිනීම සහ නමය.
2. ග්‍රෙස් 180කට වැඩියෙන් එකවිටකදී බෙදා විකිනීමට බලය ලත් අයෙකුට මිස වෙන අයෙකුට විකිනීම නහනමය.
3. විකිනීමට අතින් පාවිච්චි කෙරීම නහනමය.
4. කලවන්කරනලද හෝ වෙන අන්දමකින් බාල කරනලද අතින් විකිනීම නහනමය.
5. අවුරුදු 15කට වඩා බාල වයස්ව පෙනෙන්නාවූ කෙනෙකුට අතින් විකිනීම නහනමය.
6. ඇඳුන් ආසින්නම හෝ වෙන බඩුබාණිකර්දිය අතින් වෙනුවට හුවමාරු කෙරීම නහනමය.
7. ලැබුනාවූද, විකුනුනාවූද, ඉතිරිවූද, අතින්වල ප්‍රමාණ ගනන් ඒජන්තලයකට සේ විසින් නියමකරන අන්දමට දවස්පතා තබන්නට ඕනෑය.
8. අවසර ලත් අය විසින් ඔහුගේ කවේ නිකර පෙනෙන ස්ථානයක තබාගේ නවද, ගෙයි නොමිමරයද, "අතින් විකිනීමට අවසර ලත් ස්ථානය" යන වචනද පැහැදිලි වසයෙන් ලියනලද ලැල්ලක් එල්ලා තබන්නට ඕනෑය.
9. අවසර ලත් අයට මිස වෙනුවට ක්‍රියාකරන කෙනෙකුට හෝ වැඩකාරයෙකුට අතින් විකිනීම නහනමය. අවසර ලත් අය වෙනුවට ක්‍රියාකරන අයගේ හෝ වැඩකාරයාගේ නම කොලම් කවිවෙරියේ ඒජන්තලයකට සේගේ අවසරය ඇතුළු උත්තාන්සේගේ කන්තෝරුවේ ලියාපදිංචි කලොත් ඒ අයවර්තවට විකිනීම කරන්නට පුළුවන.

ජෝර්ජ් ඇම්. පවුලර්, ආණ්ඩුවේ ඒජන්තවකුන.

වර්ෂ 1899ක්ව නොවැම්බර් මස 20 වෙනි දින කොලම් කවිවෙරියේදීය.

1899 ම් වරුච්ඡන්තින් 5 ම් ඉලක්ක කද්දනාසුද්දන්තින් 8 ම් පිරිවිසිපදි ජිමුපොල්පට්ටිම පොරුත්තකුඹුකකමය 1900 ම් වරුච්ඡන්තින් 1 කිසිති නුවක්කි මාර්කප්‍රිමාතම 31 ත් කිසිති වකරුකුම කොලුමපු යිස්තිනිකිනුග්ග කන්වනෙ ග්නුමිද්දත්තිල් අපින් සිල්ලකොපාය විත්ත උත්තරවූ 1899 ම් වරුච්ඡන්තින් 29 ත් කිසිති පුත්තිමුකම පින්නෙරම 2 මනිකුකු කොලුමපුකු කුප්පෙරියිල් 100 ලුපාය නුවක්කි පිරිසිත්ත ගලත්තිල් කුති විත්තපට්ටි මෙණු ඉත්තාල් අතිවිකිකට්ටිකුග්ග.

පොරුත්තකුඹු.

1. ඉරා ගද්දි මනිකුකුපින්නුම කාලමේ ජුගු මනිකුකු මුණුම අපින් විත්තකුකුදාත.









எங்களுடைய தத்துவம் தங்களுடைய ஹம்பந்தொட்டை என்ற லூர்களில் ஏஜன்சியை நியமிக்கப்படும் தலங்களில் அபின் சில்லறையாக விற்கப்பட வேண்டும்.

பொருத்தங்கள்.

1. இரா எட்டுமணிக்குப் பின்னும் காலமே ஆறு மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.
2. அபின் விற்கும் தலத்தில் யாதொரு குளப்படிசுள் பண்ணவும் கூடாது. அப்படித் தத்துவம்பெற்ற இடங்களை பரிசோதனைபண்ணவும்படும்.
3. அபின் விற்கத் தத்துவம்பெற்ற இடம் எந்நேரமும் சுத்தமாக வைக்கவேண்டும்.
4. எந்நேரத்திலாவது 50 இரூத்தலுக்கு மிகுதமான ஒரு கணக்கு அபின் வைக்கக்கூடாது.
5. சில்லறை விற்பனவுக்குத் தத்துவம்பெற்றவருக்கல்லாது மற்ற வவருக்கும் ஒரே சமயத்தில் 180 கிரேயினுக்கு அதிகப்பட விற்கக்கூடாது.
6. அபின் விற்பனின் விற்கும் தலங்களில் வத்து சாப்பிடும்படிக்கு அபின் விற்கக்கூடாது, ஆகிலும் வாங்குபவர்கள் வேறே இடங்களில் கொண்டுபோய் சாப்பிடும்படியாய் விற்கவேண்டும்.
7. பார்வைக்கு 15 வருவத்துக்குக் கீழ்ப்பட்டவருக்கு அபின் விற்கக்கூடாது.
8. விலக்கு வைத்திருக்கும் அபினைக் கலப்புசெய்வதினால் அல்லது வேறு எவ்விதமாயாகுதல் அசடாக்கக்கூடாது.
9. உடுத்திருக்கும் உடுப்புக்கு அல்லது வேறே ஏதும் சாமானுக்கு அபின் மாற்றக்கூடாது.
10. அரசாட்சி ஏஜன்டரினால் காட்டப்படும் பிரகாரம் நான்தோறும் அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும், எவ்வளவு விற்கப்பட்டதென்றும் ஒவ்வொரு நாள் முடிவில் எவ்வளவு கையிருப்பென்றும் கணக்கு வைக்கப்படவேண்டும்.
11. தத்துவம்பெற்றவன் தனது சாப்பில் வெளிபரங்கமான இடத்தில் தனது பெயரையும் சாபின் இலக்கத்தையும் "அபின் சில்லறையாக விற்பதற்குத் தத்துவம்பெற்றது" என்பதையும் எழுதித் தூக்கிவைக்க வேண்டும்.
12. தத்துவம்பெற்ற ஆர் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய காரியகாரனாயிருந்தாலும்கூட அல்லது வேலைகாரனாயிருந்தாலும்கூட அப்படிப்பட்ட வேலைகாரன் அல்லது காரியகாரன் ஹம்பந்தொட்டை கச்சேரியில் அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல் யாதொரு மொரு அபின் அவருடைய உத்தரவின் கீழ் விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

எச். வேஸ்,  
அரசாட்சி ஏசன்டி.

காலி கச்சேரி,  
1899 ம் ஆண்டு நொவம்பர் 14 ந் உ.

IN accordance with the requirements of sections 8 and 9 of Ordinance No. 5 of 1899, I do hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board of Matara, for the year commencing January 1, 1900, will be two in number. The said licenses will be put up to sale by public auction at the Matara Kachcheri at 2 p.m. on December 7, 1899, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance.

H. WACE,  
Government Agent.

Local Board Office,  
Matara, November 17, 1899.

1899 ஆம் ஆண்டு நொவம்பர் 5 ஆம் ரெக்யூலேஷனின் 8 ஆம் பிரிவு 9 ஆம் பிரிவுகளின் கீழ் கையிடப்படும் புகைப்பிடிப்பின் பற்றி 1899 ஆம் ஆண்டு நொவம்பர் 1 ஆம் தேதி நடைமுறைப்படுத்தப்பட்டிருக்கிறது. அதற்கான விவரம் கீழ்க்கண்டிருக்கிறது.

அபின் விற்பனை விதிக்கப்பட்டிருக்கிறது. 1899 ஆம் ஆண்டு நொவம்பர் 17 ஆம் தேதி காலை 2 மணிக்கு அபின் விற்பனை நடைமுறைப்படுத்தப்படும். அதற்கான விவரம் கீழ்க்கண்டிருக்கிறது.

ஒரு கணக்கு அபின் விற்பனை விதிக்கப்பட்டிருக்கிறது. 1899 ஆம் ஆண்டு நொவம்பர் 17 ஆம் தேதி காலை 2 மணிக்கு அபின் விற்பனை நடைமுறைப்படுத்தப்படும்.

எச். வேஸ்,  
பிரிவுகாரன்.

1899 ஆம் ஆண்டு நொவம்பர் 17 ஆம் தேதி காலை 2 மணிக்கு அபின் விற்பனை நடைமுறைப்படுத்தப்படும்.

1899 ம் வருஷத்தின் 5 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 8 ம் 9 ம் பிரிவுகளுக்கமைய மாத்திரைப்பட்டணத்தின் லோக்கல்போர்ட் எல்லைக்குள் 1900 ம் வருஷம் ஜனவரிமாதம் 1 ந் திகதி துவக்கம் ஒரு வருஷத்துக்கு சில்லறையில் அபின் விற்பதற்கு இரண்டு இடத்துக்கு மாத்திரம் தத்துவம் கொடுக்கப்படும். அந்தத் தத்துவங்கள் 1899 ம் ஆண்டு டிசம்பர்மாதம் 7 ந் திகதி சாயிண்டேரம் 2 மணிக்கு மாத்திரைக் கச்சேரியில் பிரசித்த வலத்திற்குறி விற்கப்படும் என்றும் சொல்லிய கட்டளைச்சட்டத்தின் பிரிவுகளுக்கமையவும் தத்துவம் கொடுக்கப்படுமென்றும் இதனால் அறிவிக்கப்படுகின்றன.

எச். வேஸ்,  
செயலாளர்.

மாத்திரை லோக்கல்போர்ட் கந்தோர்,  
1899 ம் ஆண்டு நொவம்பர் 17 ந் உ.

THE sale of opium licenses of Tangalla and Hambantota on December 5 and 9, 1899, respectively, as notified in *Government Gazette* No. 5,658 of November 17, 1899, will take place at 1 o'clock P.M. at the specified places on the above dates.

R. N. THAINE,  
for Government Agent.

The Kachcheri,  
Galle, November 23, 1899.

1899 ஆம் ஆண்டு நொவம்பர் 5 ஆம் தேதி காலை 2 மணிக்கு அபின் விற்பனை நடைமுறைப்படுத்தப்படும். அதற்கான விவரம் கீழ்க்கண்டிருக்கிறது.

ஈ. ஏன். ஜென்,  
புகைப்பிடிப்பின் கையாள்வகாரன்.

1899 ஆம் ஆண்டு நொவம்பர் 23 ஆம் தேதி காலை 2 மணிக்கு அபின் விற்பனை நடைமுறைப்படுத்தப்படும்.

1899 ம் ஆண்டு நொவம்பர் 17 ந் திகதியுடைய 5,658 மிலக்க அரசாட்சியினுடைய "கஸ்ட்" பத்திரத்தினால் அறியப்பண்ணப்பட்டிருக்கும் தங்களை ஹம்பந்தொட்டை என்ற விடங்களின் அபின் விற்பதற்குத் தத்துவம் 1899 ம் ஆண்டு டிசம்பர்மாதம் 5 ந் 9 ந் திகதி களில் சொல்லிய விடங்களில் வைத்து சாயம் நேரம் 1 மணிக்கு விற்கப்படும்.

ஈ. ஏன். ஜென்,  
அரசாட்சி ஏஜன்சியைக்காரன்.

காலி கச்சேரியில்,  
1899 ம் ஆண்டு நொவம்பர் 23 ந் உ.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the licenses for the sale by retail of opium in the District of Seven korales for the year commencing January 1, 1900, will be five in number, as follows:—

Dandagama	Katupota
Narammala	Giriulla Bazaar
Wariyapola	

The said licenses will be put up for sale by public auction at the Kurunegala Kachcheri on Thursday, November 30, 1899, at 1 P.M.

*Conditions of Sale.*

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 8 P.M.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
6. That the place licensed be always kept clean.
7. That no opium be sold to any woman or any individual apparently under the age of 15 years, or to any intoxicated person.
8. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, and the words "Licensed to Sell Opium by Retail."
9. Wearing apparel or other goods shall not be received in barter for opium.
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Kachcheri.
11. Daily accounts shall be kept in a form to be prescribed by me of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

Kurunegala Kacheheri,  
November 9, 1899.

F. C. FISHER,  
Government Agent.

THE license for the sale of opium by retail, within the limits of the Local Board, Puttalam, for the year 1900, will be one in number, and the said license will be put up for sale by public auction at the Puttalam Kachcheri at 2 P.M. on Thursday, November 30, 1899.

*Conditions of Sale.*

1. That no opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct shall be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That the place licensed have no internal communication with other rooms or passages, and that the interior thereof be open to public view.
5. That the quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
6. That no opium be sold to any individual apparently under the age of 15 years.
7. That opium shall not be consumed on the premises.
8. That opium offered for sale shall not be adulterated or deteriorated in any way.
9. That wearing apparel or other goods shall not be received in barter for opium.
10. That the licensee shall affix in some conspicuous place of his shop a board with his name, the number of his shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.
11. That no person other than the licensee shall sell or expose for sale any opium under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.
12. That daily accounts shall be kept in a form to be prescribed by the Chairman, Local Board, Puttalam, of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

Local Board Office,  
Puttalam, November 13, 1899.

E. T. NOYES,  
Chairman.

IN accordance with the requirements of section 8 of Ordinance No. 5 of 1899, I hereby declare that the number of licenses for the sale of retail of opium within the Police limits of the town of Anuradhapura for the year commencing January 1, 1900, will be two in number. The said licenses will be put up for sale by public auction at the Anuradhapura Kachcheri on November 29, 1899, at 1 P.M., and will be issued in accordance with the provisions of the aforesaid Ordinance and under the following conditions, viz.:—

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop, his name, the number of the premises, and the words "Licensed to Sell Opium by Retail."
9. No person other than a licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the Anuradhapura Kachcheri with the sanction of the Government Agent.

THOS. R. E. LOFTUS,  
The Kachcheri, for Acting Government Agent,  
Anuradhapura, November 13, 1899.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the license for the sale by retail of opium within the limits of the Board of Improvement, town of Nuwara Eliya, for the year commencing January 1, 1900, will be one in number.

The said license will be put up for sale by public auction at the Assistant Government Agent's Office at Nuwara Eliya at noon on Monday, December 4, 1899, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions:—

*Conditions.*

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years, to any woman, or to any intoxicated person.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form which will be prescribed by the Assistant Government Agent of Nuwara Eliya of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The place licensed shall be always kept clean.
9. The licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.
10. No person other than the licensee shall sell or expose for sale any opium under his license, either as agents or servants of the licensee, unless the name of such agents or servants be first registered in the Board of Improvement Office.

W. E. DAVIDSON,  
Assistant Government Agent.  
Board of Improvement,  
Nuwara Eliya, November 14, 1899.









டி.வல்லையா அபின் சாப்பு.

1899 ம் (நவ) 5 மிலக்கக் கட்டளைச்சட்டத்தின் 8 ம் பிரிவின் பிரகாரம் 1900 ம் வருஷம் தைமாதம் 1 ந் திகதி 4 வர்க்கம் 12 மாசுத்துக்கு டி.வல்லையா நான் சியமிக்கும் ஒரு விடத்தில் அபின் சில்லறையாய் விற்க உத்தரவு 1899 ம் ஆண்டு மார்ச்சுமாதம் 7 ந் திகதி வியாழக்கிழமை பின்னேரம் 2 மணிக்கு மாத்தறை கச்சேரியில் பிரசித்த ஏலத்தில் கூறி விற்கப்படுமென்றும் சொல்லிய கட்டளைச்சட்டத்தின் பிரிவுகளின் பிரகாரம் தத்தவம் கொடுக்கப்படுமென்றும் இத்தால் அறிவிக்கப்படுகிறது.

பொருத்தங்களாவது.

1. இரா எட்டு மணிக்குப் பின்னும் காலமே ஆறு மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.
2. அபின் விற்கத் தத்துவம்கொடுத்த விடத்தில் யா தொரு குளப்புகள் பண்ணவும் கூடாது, அல்லாமலும் அவ்விடத்தை ஆராய்தல் செய்யவும்படும்.
3. அபின் விற்கத் தத்துவம்கொடுத்த விடத்தை வந்த நேரமும் சுத்தியாய் வைக்கவும் வண்டும்.
4. எந்த ஒரு நேரத்திலாவது 50 ரூபத்துக்கு மிகுதம் அபின் வைக்கவும் கூடாது.
5. சில்லறை விற்பனவுக்கு தத்துவம்பெற்றவருக்கு கல்லாது மற்ற எவருக்கும் ஒரே சமயத்தில் 180 கிரேய் னுக்கு அதிகப்பட விற்கக்கூடாது.
6. அபின் விற்கும் இடத்தில் அபின் சாப்பிடும்படி விற்கக்கூடாது. வாங்கலாளிகள் வேறே விடங்களில் கொண்டுபோய்ச் சாப்பிடும்படி விற்கவேண்டும்.
7. பார்வைக்கு 15 வயதுக்குக் கீழ்ப்பட்டவருக்கு அபின் விற்கக்கூடாது.
8. விலைக்கு வைத்திருக்கும் அபினை கலப்புசெய்வதினால் அல்லது வேறு எவ்விதமாகுதல் அசடாக்கக் கூடாது.
9. உடுத்திருக்கும் உடுப்புக்கு அல்லது வேறு ஏதும் சாமானுக்கு அபின் மாற்றக்கூடாது.
10. அரசாட்சி ஏஜன்ஸிக்குக் காட்டப்படும் பிரகாரம் நாள்தோறும் அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும், எவ்வளவு விற்கப்பட்டதென்றும் ஒவ்வொரு நாளன்று எவ்வளவு கைஇருப்பென்றும் கணக்குவைக்கப்படவேண்டும்.
11. தத்துவம்பெற்றவன் தனது சாப்பில் வெளியரங்கமான இடத்தில் தனது பெயரையும், சாப்பின் இலக்கத்தையும் "அபின் சில்லறையாய் விற்பதற்கு உத்தரவு பெற்றது" என்பதையும் எழுதி தூக்கிவைக்கவேண்டும்.
12. தத்துவம்பெற்ற ஆள் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய காரிபகாரையிருந்தாலும் சரி அல்லது வேலைக்காரனாயிருந்தாலும் சரி அப்படிப்பட்ட வேலைக்காரன் அல்லது காரியாரன் மாத்தறைக் கச்சேரியில் ஏஜன்ஸிக்கு அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல் யாதொரு அபின் அவருடைய உத்தரவின் கீழ் விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

எச். வேஸ்,

அரசாட்சி ஏஜன்ஸி.

காலிக் கச்சேரி,

1899 ம் (நவ) நொவம்பர் மீ 23 ந் உ.

NOTICE is hereby given that the licenses to retail opium from January 1 to December 31, 1900, at each of the under-mentioned places in the Province of Sabaragamuwa, will be sold by public auction on Friday, December 8, 1899, at 1 P.M., at Ruwanwella, in terms of section 9 of Ordinance No. 5 of 1899, under the following conditions, at an upset price of Rs. 100 each:—

Kegalla District.

1. Dehiowita.
2. Yatiyantota.
3. Panawitiya.

Conditions.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in the form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The quantity of opium possessed by the licensee at any one time shall not exceed 50 lb. in weight.
9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the names of such agent or servant be first registered in the Ratnapura Kachcheri.
10. The licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop, his name, the number of the premises, and the words "Licensed to Retail Opium."
11. The highest bidder on being declared the purchaser shall forthwith pay down the whole amount of his bid.

BERTRAM HILL,  
Assistant Government Agent.

Kegalla Kachcheri,  
November 23, 1899.

NOTICE is hereby given that the licenses to retail opium from January 1 to December 31, 1900, at the under-mentioned place in the Province of Sabaragamuwa, will be sold by public auction on Monday, December 11, at 1 P.M., at Kegalla Kachcheri, in terms of section 9 of Ordinance No. 5 of 1899, under the following conditions, at an upset price of Rs. 100.

Kegalla District.—Rambukkana.

Conditions.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The quantity of opium possessed by the licensee at any one time shall not exceed 50 lb. in weight.
9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the names of such agent or servant be first registered in the Ratnapura Kachcheri.
10. The licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop, his name, the number of the premises, and the words "Licensed to Retail Opium."
11. The highest bidder on being declared the purchaser shall forthwith pay down the whole amount of his bid.

BERTRAM HILL,  
Assistant Government Agent.

Kegalla Kachcheri,  
November 23, 1899.




NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called or known as Millagasarehena, Helikalewatta-addarahena, Rajapaxagehena, Udumullegodellehena, Ambagahadolearedeniya, Ambagahadolearehena, Udumullewattakele, Udumullegodellahena, and Maragasgodellahena, situate in the village of Damiyangoda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the Twenty-third September, One thousand Eight hundred and Ninety-eight, that if no claim to the lands commonly called or known as Millagasarehena, Helikalewatta-addarahena, Rajapaxagehena, Udumullegodellahena, Ambagahadolearedeniya, Ambagahadola-addarahena, Udumullewattakele, Udumullegodellehena, and Maragasgodellehena, situate in the village of Damiyangoda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 64 acres 3 roods and 13 perches, and described as lots 1,608, 1,608½, 1,614, 1,614½, 1,615, 1,615½, 1,616, 1,616½, 1,617, 1,617½, 1,620, 1,621, 1,621½, 1,629, and 1,630 in preliminary plan 1,626, and lot 8,764 in preliminary plan 3,609, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897 within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown; and whereas Don Salman Abeygoonewardena Rajapaxa of Babarenda made claim to a portion of the said land commonly called or known as Timbirigodellehena, shown as lot 1,621 in preliminary plan 1,626, certified tracing therefrom is hereto annexed, and containing in extent 14 acres 3 roods and 23 perches, and I, John Penry Lewis, being appointed Special Officer under the said Ordinance, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Lieutenant-Governor, entered into an agreement concerning the said lots under section 4, sub-section (1), of the said Ordinance:



Lot 1,621 called Timbirigodellehena, in extent 14A. 3R. 23P., situated in the village Babarenda of Wellaboda pattuwa.

Surveyor-General's Office,  
Colombo, September 18, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay for lot 1,621 in preliminary plan 1,626 to the Government Treasury at Matara a sum of Rupees One hundred and Eighty-seven and Cents Fifty (Rs. 187.50); and whereas the said claimant has duly paid this amount, the said claimant Don Salman Abeygoonewardena Rajapaxa of Babarenda is hereby declared to be the purchaser of the said Timbirigodellehena, situate in the village of Damiyangoda in Babarenda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 23 perches, shown as lot 1,621 in preliminary plan 1,626, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by lot 2,238, Rajapaxagehena, lots 2,937 and 2,937; on the east by lots 2,992 and 2,992; on the south by Kalugaswatta, Gamagewatta, Batigewatta, and the reservation of the channel from Dandeniya tank; on the west by the reservation of the channel from Dandeniya tank, Maragasgodellehena, lots 3,609, 8,763, 8,762, and 8,763.

Matara, October 27, 1899.

J. P. LEWIS,  
Special Officer.




**Order under Section 2 of Ordinance No. 1 of 1897, declaring the Land to be Crown Property.**

In the matter of land commonly called and known as Pinnakolapelessa, situate in the village of Ranchagoda in the Matara-Kandaboda pattuwa, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

**T**HE notice required by section 1 of the Ordinance No. 1 of 1897, as amended by Ordinance No. 1 of 1899, having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the said date of the said notice :

I, John Penry Lewis, Special Officer appointed under Ordinance No. 1 of 1897, section 28, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Twenty-third day of October, 1899, order and declare that the said land, commonly called and known as Pinnakolapelessa, situate in the village of Ranchagoda in the Matara-Kandaboda pattuwa, in the Southern Province, and shown as lot 5,694 in



Lot 5.694 called Pinnakolapelessa Mukalana, in extent 11A. 0R. 11P., situate in the village Ranchagoda of Kandaboda korale.

Surveyor-General's Office,  
Colombo, October 20, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

preliminary plan No. 2,846 of land situate in the said village, a certified tracing wherefrom is hereunto annexed, and containing in extent 11 acres and 11 perches, and bounded as follows : on the north by Potuvillehena claimed by Vidanage Don Abaran and others ; on the east by Tennapitahena *alias* Pinnakolapelessa belonging to Crown ; on the south by Pinnakolapelessa belonging to Crown and Maladola ; on the west by Potuvillehena claimed by Vidanage Don Abaran and others—is the property of the Crown.

Matara,  
The 23rd day of October, 1899.


J. P. LEWIS,  
Special Officer.

**Order under Section 4, Sub-section (1), of Ordinance No. 1 of 1897.**

In the matter of the land commonly called or known as Mudunapitiyahena or Weliketiya, situate in the village of Udabeddawala in Galboda pattuwa in the Galboda korale of the Kegalla District, in the Province of Sabaragamuwa.

**W**HEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the Eighteenth day of March, One thousand Eight hundred and Ninety-eight, that if no claim to the land commonly called or known as Mudunapitiyahena or Weliketiya, situate in the village of Udabeddawala in Galboda pattuwa in the Galboda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 31 acres 3 roods and 29 perches, and now shown as lots 4,403, 4,403a, 4,406b, and 4,406c in preliminary plan No. 7,758, was made to the Assistant Government Agent of the District of Kegalla, in the Province of Sabaragamuwa, within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown ; and whereas Dahanayaka Mudiyanselege Tikiri Banda of Udabeddawala made claim to one of the said lots under the name of Migahahena, containing in extent 3 acres 1 rood and 4 perches, and shown as lot 4,406c on preliminary plan 7,758, and I, Bertram Hill, the said Assistant Government Agent, made due inquiry into such claim ; and whereas I and the said claimant, have, with the consent of His Excellency the Lieutenant-Governor, come to an agreement in writing concerning the said land under section 4, sub-section (1), of the said Ordinance :

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Dahanayaka Mudiyansele Tikiri Banda, in consideration of the payment of the sum of Rs. 28-75 made to the said Assistant Government Agent, be declared to be the purchaser of the said lot 4406c, containing in extent 3 acres 1 rood and 4 perches; and that the



Situation : Udabeddawala village in Galboda pattu of Galboda korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
4406	Mudunapitihahena or Weliketiya	24	1	17
4406a	Mukalankotuwahena	2	0	0
4406b	Hapugahamadehena	2	1	8
4406c	Migahahena	3	1	4

Totimahanaya

Totimahanaya (Village)

Surveyor-General's Office,  
Colombo, July 7, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.


lots 4,406, 4,406a, 4,406b, situate in the village of Udabeddawala in Galboda pattuwa of Galboda korale in the Kegalla District, in the Province of Sabaragamuwa, as described in the annexed plan, be hereby declared to be the property of the Crown.

BERTRAM HILL,  
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called or known as Millagasarehena, Helikalewatta-addarahena Rajapaxagehena, Udumullegodellehena, Ambagahadoleareheniya, Ambagahadolearehena, Udumullewattakele, Udumullegodellahena, and Maragasodellahena, situate in the village of Damiyangoda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the Twenty-third September, One thousand Eight hundred and Ninety-eight, that if no claim to the lands commonly called or known as Millagasarehena, Helikalewatta-addarahena, Rajapaxagehena, Udumullegodellahena, Ambagahadoleareheniya, Ambagahadola-addarahena, Udumullewattakele, Udumullegodellehena, and Maragasodellehena, situate in the village of Damiyangoda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 64 acres 3 roods and 13 perches, and described as lots 1,608, 1,608½, 1,614, 1,614½, 1,615, 1,615½, 1,616, 1,616½, 1,617, 1,617½, 1,620, 1,621, 1,621½, 1,629, and 1,630 in preliminary plan 1,626, and lot 8,764 in preliminary plan 3,609, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897 within the period of three months



Situation : Babarenda village in Wellaboda pattuwa.

Preliminary plan 1,626.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1608	Ambagahadola-aradeniya	0 2 25
1614	Ambagahadola-addarahena	1 1 9
1615	Udumullawattakele	1 2 12
1616	Udumullagodellahena	12 3 13
1617	Do.	0 1 0
1620	Rajapaksagehena	8 3 32

Preliminary plan 3,609.

8764	Maragasodellahena	0 2 34
		26 1 5

Surveyor-General's Office,  
Colombo, September 18, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

from the date of such declaration and notice, such land would be deemed the property of the Crown; and whereas one Puranchikankanange Baba of Babarenda made claim to the said Ambagahadola-aradeniya, Ambagaha-addarahena, Udumullewattakele, Udumullegodellehena, Rajapaxagehena, and Maragasodellehena, shown as lots 1,608, 1,614, 1,615, 1,616, 1,617, 1,620 in preliminary plan 1,626, and lot 8,764 in preliminary plan 3,609, certified tracing therefrom is hereto annexed, and containing in extent 26 acres 1 rood and 5 perches, and I, John Penry Lewis, being appointed Special Officer under the said Ordinance, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Lieutenant-Governor, entered into an agreement concerning the said lots under section 4, sub-section (1), of the said Ordinance :

Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay for lots 1,608, 1,614, 1,615, 1,616, 1,617, 1,620 in preliminary plan 1,626, and lot 8,734 in preliminary plan 3,609 to the Government Treasury at Mataara a sum of (Rs. 322.50) Rupees Three hundred and Twenty-two and Cents Fifty; and whereas the said claimant has duly paid this amount, the said claimant Puranchikankanange Baba of Babarenda is hereby declared to be the purchaser of the said Ambagahadolearedeniya, Ambagahadola-addarahena, Udumullewattekele, Udumullegodellehena, Rajapaxagehena, and Maragasodellehena, situate in the villade of Damiyangoda in Babarenda in the Wellaboda pattu of the Mataara District, in the Southern Province, containing in extent 26 acres 1 rood and 5 perches, shown as lots 1,608, 1,614, 1,615, 1,616, 1,617, 1,620 in preliminary plan 1,626, and 8,764 in preliminary plan 3,609, as described in the annexed certified tracing therefrom, and bounded as follows:—

## I.

Lot 1,620 Rajapaxagehena, containing in extent 8 acres 3 roods and 32 perches, is bounded on the north by Hellakalawatta-addarahena; on the east by lots  $\frac{2,937}{6,148}$  &  $\frac{2,937}{6,149}$ ; on the south by Timbirigodellehena and lot  $\frac{2,238}{3,169}$ ; on the west by Millagasarehena.

## II.

Lot 1,616 in preliminary plan 1,626, Udumullegodellahena; and lot 8,764 in preliminary plan 3,609; Maragasodellahena, and both containing in extent 13 acres 2 roods and 7 perches, are bounded on the north by Millagasarewewa, title plan 11,695, title plan 91,996, and Millagasarehena; on the east by lots  $\frac{3,609}{8,760}$ ,  $\frac{3,609}{8,761}$ ,  $\frac{3,609}{8,762}$ , and Timbirigodellehena; on the south and west by the reservation of the channel from Dandeniya tank.

## III.

Lots 1,608, 1,614, 1,615, and 1,617 in preliminary plan 1,626, Ambagahadolearedeniya, Ambagahadola-addarahena, Udumullewattekele, and Udumullegodellehena, containing in extent 3 acres 3 roods and 6 perches, are bounded on the north and east by the reservation of the channel from the Dandeniya tank; south by title plan 93,108, Udumullekelewatta, and the water-course; on the west by the road along the channel from the Dandeniya tank.

Mataara, October 27, 1899.

J. P. LEWIS,  
Special Officer.

## MISCELLANEOUS NOTICES.

WITH reference to the notice dated August 19, 1899, published in the *Government Gazette* of August 25, 1899, I do hereby declare that the villages Puliyankulama, Kadiragama, and Halmillewa, in the Maminiya korale of Kalagampalata, are free from disease, and are no longer infected villages under Ordinance No. 9 of 1891.

THOMAS R. E. LOFTUS,  
for Acting Government Agent.  
Anuradhapura Kacheheri,  
November 20, 1899.

Kurunegala District, in the North-Western Province, it is hereby declared that the said Nikawagampaha korale—bounded on the north by Siyambalangama-oya and the limit of Wannu hatpattu, on the south by Mi-oya and the limit of Divigandaha korale, on the east by Ihala Otota korale, and on the west by the limit of Wannu hatpattu—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

HARRY E. BEVEN,  
for Government Agent.

WHEREAS cattle murrain has broken out in Nikawagampaha korale in Hiriyala Hatpattu of the

Kurunegala Kacheheri,  
November 17, 1899.